

දෙවැනි කොටස

මහ බැංකුවේ ගිණුම් සහ කටයුතු

				පිටුව
1. ගිණුම්	91
2. විදේශ විනිමය	91
3. - දේශීය බැංකු කටයුතු	94
4. විදේශ ව්‍යවහාර මුදල් බැංකු ක්‍රමය		97
5. බැංකු කටයුතු සංවර්ධනය	97
6. ව්‍යවහාර මුදල් නිකුත් කිරීම		98
7. බැංකු පරිපාලනය	98
8. සංවර්ධන මුදල්	99
9. රාජ්‍ය ණය	101
10. විනිමය පාලනය	105
11. සේවක අර්ථසාධක අරමුදල	108
12. සංඛ්‍යාත	109
13. පුහුණුකිරීම	111
14. කාර්ය මණ්ඩල පුවත්	111

මහ බැංකුවේ ගිණුම් සහ කටයුතු

ගිණුම්

1976 වර්ෂය සඳහා මහ බැංකුවේ මුදල් ගිණුම් 2-3 වැනි සංඛ්‍යා සටහනෙහි දක්වා ඇත. 1978 වර්ෂය හා සසඳන විට 1979 දෙසැම්බර් අග වන විට දක්නට ලැබුණු ප්‍රධාන වෙනස්කම් පහත දැක්වෙන සංඛ්‍යා සටහනෙහි දක්වා ඇත.

2.1 වැනි සංඛ්‍යා සටහන

ගිණුම්වල ප්‍රධාන වෙනස්වීම්

			වෙනස රුපියල් දශ ලක්ෂ
ව්‍යවහාර මුදල් සංසරණය	..	+ 812.5	
ඉතුරුම් තැන්පතු	..	+ 845.1	
විදේශීය ණය ගැනීම්	..	- 86.0	
මුළු ඉතුරුම් වගකීම්	+ 1,571.6
ජාත්‍යන්තර සංචිතය	+ 1,827.8
දේශීය වත්කම්	+ 366.0
+ වැඩිවීම			- අඩුවීම

1979 වර්ෂය සඳහා මහ බැංකුවේ ආදායම රුපියල් 96,83,90,002 ක් වූ අතර, සංචිත සඳහා වෙනස් කිරීම් ද, ඉඩම් හා ගොඩනැගිලි සහ කාර්යාලයීය ලී බඩු ආදියෙහි වටිනාකම් මත වූ ක්‍ෂය වීම් වෙනුවෙන් කළ ප්‍රතිපාදනය ඇතුළු වියදම රුපියල් 96,73,90,002 ක් විය. රුපියල් දශ ලක්‍ෂයක් වූ ඔද්ධ ලාභය මුදල් නීති පණතේ 39 (අ) වගන්තිය ප්‍රකාර අතිරික්තයට ගෙන යන ලදී.

විදේශ විනිමය

1979 වර්ෂය තුළ ශ්‍රී ලංකා රුපියල පා වෙමින් පැවතිණ. ඇමෙරිකන් ඩොලරය, රන් පවුම, ඩොයිෂ් මාර්කය, ප්‍රංශ ප්‍රැන්කුව, ජපන් යෙන් සහ ඉන්දියානු රුපියල සඳහා වූ මධ්‍ය අනුපාතිකය, ඒ ඒ වැඩ කරන දිනයෙහි අපරනාග 2.00 ට මහ බැංකුවේදී පවත්වන ලද රැස්වීමක දී නියම කරන ලදී.

වර්ෂය අවසානයේදී මෙකී මුදල් වර්ග සඳහා නියමිතව තිබුණු අනුපාතිකයන් මෙසේය.

2.2 වැනි සංඛ්‍යා සටහන

විනිමය අනුපාතිකයන්

ව්‍යවහාර මුදල් ඒකක සියයට	මධ්‍ය අනුපාතිකය	විදේශ පණවුඩ පැවරුම් සඳහා සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් වෙළඳ බැංකුවල නිල විනිමය අනුපාතිකයන්	
		ගැණුම්	විකුණුම්
ඇමෙරිකන් ඩොලර්	රු. 1,544.50	රු. 1,543.00	රු. 1,546.00
රන් පවුම	රු. 3,456.50	රු. 3,453.50	රු. 3,459.50
ඩොයිෂ් මාර්ක්	රු. 900.00	රු. 899.20	රු. 900.80
ප්‍රංශ ප්‍රැන්කු	රු. 386.00	රු. 385.65	රු. 386.35
ජපන් යෙන්	රු. 6,454.00	රු. 6,446.50	රු. 6,461.50
ඉන්දියානු රුපියල්	රු. 194.00	රු. 193.80	රු. 194.20



1979 දෙසැම්බර් මස 31 දිනට

1979 දෙසැම්බර් මස 31

වගකීම්

1978 දෙසැම්බර් 31 දින රුපියල්			1979 දෙසැම්බර් 31 දින රුපියල්	
1,50,00,000	7,80,00,000	ප්‍රාග්ධන ගිණුම්	1,50,00,000	7,90,00,000
6,30,00,000		ප්‍රාග්ධනය අතිරික්තය	6,40,00,000	
335,64,71,756	350,85,90,424	වගකීම්	413,99,47,484	432,11,40,913
15,21,18,668		සංසරණයෙහි පවත්නා තෝරවූ සංසරණයෙහි පවත්නා කොපි	18,11,93,429	
103,35,59,401	362,96,54,113	තැන්පතු	72,83,69,702	447,47,39,731
1,57,99,218		රජය	1,20,12,495	
73,77,53,831		රාජ්‍ය නියෝජ්‍යත්ව හා අයතන ..	96,60,34,215	
156,92,77,554		වෙළෙඳ බැංකු	252,89,19,886	
2,84,447		ජාත්‍යන්තර සංවිධාන, විදේශීය රාජ්‍ය හා විදේශීය බැංකු අයතන	3,12,753	
27,29,79,662		හාණ්ඩාගාර බිල්පත්වල අයෝජන කළ රු.11,78,27,850 හැර අනිවාර්ය ඉතිරිකිරීමේ අරමුදල අනෙකුත්	23,90,90,680	
15,51,16,452		විදේශීය ණය ගැනීම්	6,91,21,689	
12,50,00,000		මධ්‍ය හා දීර්ඝ කාලීන ණය අරමුදල ප්‍රාග්ධන දයක දීමනා ගිණුම් ..	27,50,00,000	
674,35,77,250		අනෙකුත් වගකීම් හා ගිණුම් ..	2,62,50,000	
14,23,99,38,239			759,06,80,268	
			61,83,59,32,601	

1979 දෙසැම්බර් මස 31 වැනිදිනින්

1978 දෙසැම්බර් 31 දින රුපියල්		1979 දෙසැම්බර් 31 දින රුපියල්
61,83,29,410	සාමාන්‍ය වියදම් (වැටුප්, මුදල් තෝරවූ හා කොපි සඳහා වියදම් සහ බැංකු ගොඩනැගිලි හා කාර්යාල උප- කරණ සඳහා ක්ෂයවීම් ඇතුළුව) සහ මුදල් නීති පණතේ 38 වැනි වගන්තිය ප්‍රකාර ඉන්පසුව කරන ලද වෙන් කිරීම්	96,73,90,002
10,00,000	ශේෂය 1979 දෙසැම්බර් 31 වැනිදි- නින් අවසන් වූ වර්ෂයේ ඉදිකළ ලාභ යයි. මෙම ලාභය මුදල් නීති පණතේ 39(අ) වගන්තිය ප්‍රකාර අතිරික්ත- යක් වශයෙන් එතැන් සිට යොද ගන්නා ලදී.	10,00,000
61,93,29,410		96,83,90,002

බබලිව. රාසපුත්‍රම්
අධිපති.

වී. එස්. සුමුමනියම්
ප්‍රධාන ගණකාධිකාරී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම්

දිනට ශේෂ පත්‍රය

වත්කම

1978 දෙසැම්බර් 31 දින රුපියල්			1979 දෙසැම්බර් 31 දින රුපියල්	
527,45,83,604		ජාත්‍යන්තර සංචිතය		
		පිටරට කිඛෙන මුදල් හා බැංකු ශේෂයන් ..	723,80,23,657	
34,54,72,040		*විදේශීය රාජ්‍ය හා රාජ්‍ය නොවන සුරැකුම් පත් ..	28,15,23,784	
51,23,81,125	613,24,36,769	විශේෂ ගැනුම් හිමිකම්පත් ..	44,06,82,355	796,02,29,796
		දේශීය වත්කම		
95,55,00,000		ණය සහ අත්තිකාරම් රජයට ..	113,65,00,000	
6,38,16,667		අනෙකුත් දුයට - මධ්‍යම හා දීර්ඝ කාලීන ..	9,12,44,688	
101,21,22,000		කෙටි කාලීන ..	55,69,08,000	
		රජයේ සහ රජය සහතික කළ සුරැකුම් පත් ..	270,62,04,611	
211,97,04,609		මූල්‍ය හා අනෙකුත් ආයතන වලට දයක දීමනා ..	2,62,50,000	451,71,07,299
—	415,11,43,276	අනෙකුත් වත්කම හා ගිණුම් ..		435,85,95,506
	395,63,58,194	* 1964 පෙබරවාරි මස 01 වැනි දින රුපි. 54,41,169 ක ප්‍රකාශිත වටිනාකමට හා 1965 මැයි මස 24 වැනිදින රු. 57,450 ප්‍රකාශිත වටිනාකමට රජයේ ආයතනවලින් ලබාගත් සුරැකුම්පත් ඇතුළත් වෙයි. (ඒ දින වල මෙකී සුරැකුම් පත්වල ඇස්තමේන්තු කළ වෙළෙඳ වටිනාකම පිළිවෙලින් රුපියල් 28,67,960 ක් සහ රුපියල් 34,340 ක් විය.)		
	<u>1,423,99,38,239</u>			<u>1,683,59,32,601</u>

අවසන් වූ වර්ෂය සඳහා ලාභාලාභ ගිණුම්

1978 දෙසැම්බර් 31 දින රුපියල්			1979 දෙසැම්බර් 31 දින රුපියල්	
61,93,29,410		පොළී ආදිය ..	96,83,90,002	
<u>61,93,29,410</u>			<u>96,83,90,002</u>	

1979 දෙසැම්බර් මස 31 වැනි දිනට අවසන් වර්ෂය සඳහා වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) වගන්තිය සමග කියවන ලද 1971 අංක 38 දරණ මුදල් පනතේ 13 (1) වගන්තිය සහ මුදල් නීති පනතේ (පරි. 422) 42 (1) වගන්තිය අනුව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී.

මුදල් නීති පනතේ (පරි. 422) 42 (2) වගන්තිය ප්‍රකාර මුදල් ඇමතිතුමා වෙත ඉදිරිපත් කළ යුතු මාගේ වාර්තාව යටතේ දී ඉදිරිපත් කෙරේ.

1980 මාර්තු මස 28 වැනි දින,
කොළඹ - 7,
විගණන කාර්යාලයේදීය.

පී. එම්. ඩබ්ලිව්. විජයසූරිය
විගණකාධිපති.

මහ බැංකුවේ විදේශීය විනිමය ගනුදෙනු සංඛ්‍යා ලේඛන පරිශීෂ්‍යයේ 31 වැනි සටහනෙහි දක්වා ඇත.

විදේශීය මුදල් නෝට්ටු

නියමිත විනිමය අනුපාතිකයනට අනුව ශ්‍රී ලංකාවේ කටයුතු කරන වෙළඳ බැංකු වලින් විදේශීය මුදල් නෝට්ටු මිලදී ගැනීම සහ එකී බැංකු වලට එම නෝට්ටු විකිණීම මහ බැංකුව විසින් තවදුරටත් කරගෙන යන ලදී.

ආසියානු නිශ්කාඡණ සංගමය

ආසියානු නිශ්කාඡණ සංගමයට සහභාගි වන බැංකුවක් වශයෙන් මහ බැංකුව තවදුරටත් කටයුතු කළේය. ආසියානු නිශ්කාඡණ සංගමය මගින් කෙරුණු ගනුදෙනු බේරුම් කිරීම වශයෙන් සංගමයට සහභාගි වන අනිකුත් බැංකුවලට ශ්‍රී ලංකාව විසින් ගෙවන ලද ශුද්ධ මුදල රුපියල් දශ ලක්ෂ 754.2 ක් විය. ඉකුත් වර්ෂයේදී ගෙවන ලද රුපියල් දශ ලක්ෂ 1081.4 හා සසඳා බලන කල මෙහි කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබේ. මෙම අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පකිස්ථානය සමග කෙරුණු වෙළඳ කටයුතු 1979 වර්ෂයේ ආරම්භයේ සිට ආසියානු නිශ්කාඡණ සංගමය මාර්ගයෙන් මෙහෙය වීමයි. 1979 ට පෙරාතුව මෙවැනි සියලුම ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් ණය ගිවිසුම මාර්ගයෙන් මෙහෙයවන ලදී. වර්ෂය තුළදී ශ්‍රී ලංකාව විසින් පකිස්ථානයට කළ අපනයනවල වටිනාකම එරටින් මෙරටට කළ ආනයනවල වටිනාකමට වැඩි වූ හෙයින් ගනුදෙනු බේරුම් කිරීම සඳහා ආසියානු නිශ්කාඡණ සංගමයට ගෙවිය යුතු මුදල් ප්‍රමාණයද අඩු විය.

පෙරලා සිය රට යන ඉන්දියානුවන්ට දෙන සහනාධාරය

1977 නොවැම්බර් 16 වෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඒකීය විනිමය අනුපාතික ක්‍රමයක් ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, 1964 ඉන්දු-ලංකා ගිවිසුම ඇතුළත ගැනෙන, පෙරලා සිය රට යන ඉන්දියානුවන්ට ප්‍රේෂණය කිරීම සඳහා අනුමත කරන මුදලෙන් සියයට 65 කට සමාන සහනාධාරයක් හෝ එයින් කොටසක් හෝ ගෙවීමට රජය විසින් තීරණය කරන ලදී.

ශ්‍රී ලංකාව හැර යාමට දිරි ගැන්වීමක් වශයෙන්, පෙරලා සිය රට යන ජන්මයෙන් ඉන්දියානුවන් වූ වතු කම්කරුවන්ට ශ්‍රී ලංකා රුපියල් 500 ක් සහ එම මුදලෙන් සියයට 65 ක කරුණාසහගත දීමනාවක් ගෙවීමට ද රජය විසින් තීරණය කරන ලදී.

රජය වෙනුවෙන් මහ බැංකුව මෙම යෝජනා ක්‍රම දෙක ක්‍රියාත්මක කළේය. මුදල් ප්‍රේෂණය කරනවිට සිය රට බලා යන අයවලුන්ට වෙළඳ බැංකු විසින් අත්තිකාරම් ගෙවූ අතර, එම මුදල් මහ බැංකුව විසින් ප්‍රතිපූරණය කරන ලදී.

දේශීය බැංකු කටයුතු

රජයේ සුරැකුම් පත් හා නිෂ්පාදන ණය වලට අදාළ භාවිතීය පොරොන්දු නෝට්ටුවලට දෙනු ලබන අත්තිකාරම් සඳහා මහ බැංකුවේ පොලී අනුපාතිකය වසරකට සියයට 10 මට්ටමෙහිම පැවතීණි.

බැංකු අනුපාතිකය අනුව වෙළඳ බැංකු විසින් මහ බැංකුවෙන් ණයට ගත් මුදල්වල ප්‍රමාණය ඕනෑම විටෙක, 1979 ජූනි 30 වැනි දිනට පැවති වෙළඳ බැංකුවල පහත සඳහන් වත්කම් වලින් සියයට 4 ක් ඇතුළත තිබිය යුතු විය. එකී වත්කම් නම්, වට්ටම් කරන ලද හා මූල්‍ය කරණ ලද බිල්පත්, (ආණ්ඩුවේ කෘෂිකාර්මික ණය ක්‍රමය යටතේ දෙන ලද ණය හැර) ණය මුදල් සහ අධිරාවන් ය. මෙම පහසුකම් සලසන ලද්දේ 1976 ජූනි 30 වැනි දිනට පැවති, අතාවශ්‍ය නොවන කාර්යයන් සඳහා දෙන ලද ණය මට්ටම වෙළඳ බැංකු විසින් ඉක්ම නොයා යුතුය යන කොන්දේසියට යටත්විය. මෙම සීමාව ඉක්ම ගියේ නම්, දෙනු ලබන පහසුකම් ඉක්මවා ගිය ප්‍රමාණයට අඩු කරන ලදී.

1979 සැප්තැම්බර් පසුව නියමිත සීමාව ඉක්මවා වෙළඳ බැංකු වලට ණය පහසුකම් සලසන ලද්දේ පහත සඳහන් පදනමට යටත්වය:-

1. නියමිත සීමාව ඉක්මවන ප්‍රථම සියයට 10 ට - පොළිය වර්ෂයකට සියයට 15 යි.
2. නියමිත සීමාව ඉක්මවන 2 වැනි සියයට 10 ට - පොළිය වර්ෂයකට සියයට 16 යි.
3. නියමිත සීමාව ඉක්මවන 3 වැනි සියයට 10 ට - පොළිය වර්ෂයකට සියයට 18 යි.
4. නියමිත සීමාව ඉක්මවන 4 වැනි සියයට 10 ට - පොළිය වර්ෂයකට සියයට 20 යි.
5. නියමිත සීමාව ඉක්මවන 5 වැනි සියයට 10 ට - පොළිය වර්ෂයකට සියයට 22 යි.
6. ඉහත සීමාවන් ඉක්ම වූ විට - පොළිය වර්ෂයකට සියයට 25 යි.

වෙළඳ බැංකු විසින් සමුපකාර සමිතිවලට, කෘෂිකාර්මික සේවා මධ්‍යස්ථාන වලට සහ බලය ලත් පුද්ගලයන්ට සහතික මිල ක්‍රමය යටතේ වී මිල දී ගැනීම සඳහා මුදල් යෙදවීමට සහ මෙරට වටන නම් කරන ලද ඇතැම් වෙනත් හෝඟ වර්ග මිල දී ගැනීමට, ගබඩා කර තැබීමට හෝ විකිණීමට දෙන ලද අත්තිකාරම් සම්බන්ධයෙන්, භාවිතීය පොරොන්දු නෝට්ටු ඇපයට තබාගෙන මහ බැංකුව විසින් වෙළඳ බැංකු වෙත දෙනු ලබන අත්තිකාරම් සඳහා වූ පොළී අනුපාතිකය වර්ෂයකට සියයට 3 ක් වූ මට්ටමෙහිම පැවතීණ. වී, එළවළු, සහල් සහ වෙනත් නම් කරන ලද හෝඟ වර්ග නිෂ්පාදනය සම්බන්ධයෙන් ගොවීන්ට දෙන ලද පොරොන්දු නෝට්ටු, භාවිතීය පොරොන්දු නෝට්ටු හෝ සමුපකාර සමිති විසින් දෙන ලද භාවිතීය පොරොන්දු නෝට්ටු හෝ ඇපයට තබා වෙළඳ බැංකු විසින් මහ බැංකුවෙන් ගන්නා ලද අත්තිකාරම් සඳහා වූ පොළී අනුපාතිකය වර්ෂයකට සියයට 1½ ක් ව පැවතීණ. මෙම පොළී අනුපාතිකය, සමුපකාර සමිතිවලින් ණය ගත්විට වර්ෂයකට සියයට 8 කට වැඩිව හා ණය මුදල් ගොවීන් වෙත කෙලින්ම දෙනු ලැබූ අවසානවලදී වර්ෂයකට සියයට 9 කට වැඩි නොවී තිබිය යුතු විය. (නියමිත දිනට ගෙවනු ලබන්නේ නම් වර්ෂයකට සියයට 3 ක ප්‍රතිදනයකට මෙය යටත් වනු ඇත).

මැදි හා දිගු කාලීන ණය

1979 අගෝස්තු 1 වන දිනට පෙරාතුව, විශේෂයෙන්ම කෘෂිකර්මාන්ත දිරි ගැන්වීම හෝ සංවර්ධනය කිරීම හෝ සඳහාත්, කෘෂිකාර්මික නොවන කාර්යයන් සඳහාත්, මැදි හා දිගුකාලීන ණය රුපියල් මුදල් වලින් වෙළඳ බැංකු වලට හා වෙනත් ණය දෙන ආයතන වලට ප්‍රතිමූල්‍ය සපයන ලදී. මේ සඳහා අය කරනු ලැබූ පොළී අනුපාතිකය වර්ෂයකට සියයට 6½ ක් හා සියයට 7½ ක් විය.

මැදි හා දිගු කාලීන ණය අරමුදලෙන් ප්‍රතිමූල්‍යාචනය සැපයීමේ ක්‍රමය 1979 අගෝස්තු 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රතිශෝධනය කරන ලදී. ප්‍රතිමූල්‍යාචනය සැපයීමේ කාර්යය සඳහා අයදුම්පත් පහත සඳහන් කාණ්ඩ 3 යටතේ වර්ග කරන ලදී.

- I වැනි කාණ්ඩය — ආහාර හෝඟ, වැවිලි හෝඟ, උයන් වතු, මල් වතු, ධීවර කර්මාන්තය සහ සත්ව පාලනය දිරි ගැන්වීම හෝ සංවර්ධනය කිරීම ඇතුලුව කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය දිරි ගැන්වීමට හෝ සංවර්ධනය කිරීමට හෝ, අදාළ අමාත්‍යාංශ විසින් අනුමත කරන ලද යෝජනා ක්‍රම යටතේ වෙළඳ බැංකුවලට සහ වෙනත් ණය දෙන ආයතනවලට දෙනු ලබන ණය මුදල්,
- II වැනි කාණ්ඩය — අදාළ අමාත්‍යාංශ විසින් අනුමත කරනු ලැබූ යෝජනා ක්‍රම වලට බාහිරව ගැනෙන සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය ඇතුලු කර්මාන්ත දිරි ගැන්වීමට හෝ සංවර්ධනය කිරීමට හෝ (1979 අංක 28 දරණ දේශීය ආදායම් පනතේ 17 වන වගන්තිය යටතේ) බදු සහන සලසා ඇති අනුමත කළ ආයෝජන සඳහා දෙනු ලැබූ ණය මුදල්,

III වැනි කාණ්ඩය — වෙළෙඳ වාහන මිලදී ගැනීම, යන්ත්‍රෝපකරණ තැනීම, ගුදම සහ කාර්යාල ගොඩනැගිලි වැනි වෙළෙඳ ගොඩනැගිලි ඉදි කිරීම ආදිය ඇතුළු කර්මාන්ත, වෙළෙඳ, වාණිජ සහ ව්‍යාපාර කටයුතු දිරි ගැන්වීම හෝ සංවර්ධනය කිරීම සඳහා හෝ වෙළෙඳ බැංකු සහ වෙනත් ණය දෙන ආයතන විසින් දෙනු ලැබූ ණය සහ ස්වකීය අභිමතය පරිදි (පළමුවන හා දෙවන කාණ්ඩ ඇතුළත ගැණෙන ණය හැර) ආර්ථිකයේ සංවර්ධනය සඳහා අවශ්‍ය යයි මහ බැංකුව විසින් සලකනු ලබන වෙනත් කාර්යයන් සඳහා එවැනි ආයතන විසින් දෙනු ලැබූ ණය සහ මුදල් නීති, පනතේ 88 'අ' වගන්තියේ විග්‍රහ කොට ඇති පරිදි 'එලදයි කාර්යයන්' සඳහා යන අර්ථ යටතේ ගැනේ යයි ස්වකීය අභිමතය පරිදි මුදල් මණ්ඩලය විසින් සලකනු ලබන වෙනත් සියළුම ණය.

ප්‍රතිමූලෝපාදන ප්‍රමාණය, පොළී අනුපාතිකය සහ අනිකුත් නියමයන් හා කොන්දේසි මෙහි පහත විස්තර කොට ඇති පරිදි නියම කොට ඇත.

2.4 වැනි සංඛ්‍යා සටහන

මැදි හා දිගුකාලීන ප්‍රතිමූලෝපාදන

කාණ්ඩය	ප්‍රතිමූලෝපාදන ප්‍රමාණය (මුළු ණයෙන් සියයට)	ණය මුදලේ කාලය	ප්‍රතිමූලෝපාදන පොළී අනුපාතිකය	ණය දෙන ආයතනයක අවසර දී ඇති ලාභ කොටස	ව්‍යාපෘතියේ මුළු පිරිවැය සඳහා ව්‍යවසායයන් දැරිය යුතු අවම ප්‍රතිමූලෝපාදන මුදල්
I	100%	අවු. 3-15	6½%	4%	10%
II	60%	අවු. 3-15	9%	5%	20%
III	60%	අවු. 3-15	11%	5%	20%

පළමුවන කාණ්ඩය යටතේ ගැණෙන ණය සම්බන්ධයෙන් ණය දෙන ආයතනයට (6½% ක් වන) සාමාන්‍ය ප්‍රතිමූලෝපාදන අනුපාතිකයෙන් 7% ක ආන්තිකයක් අයකර ගත හැකිය. එහෙත් ක්ෂණිකව මුදල් ගෙවීම සඳහා ප්‍රතිදනයක් වශයෙන් එකී 7% න් 3% ක් ණය ගනුවාට දිය යුතුය. එවැනි අවස්ථාවකදී සාමාන්‍ය අනුපාතිකය ප්‍රතිමූලෝපාදන අනුපාතිකයට වඩා සියයට 3 ක් වැඩිය. මෙවැනි ප්‍රතිදන දෙනු ලබන කල්හි එසේ ගෙවනු ලබන මුදල් ප්‍රමාණය ණය දෙන ආයතනයට මහ බැංකුවෙන් ආපසු ඉල්ලා සිටිය හැකිය.

1979 වර්ෂය තුලදී ණය දෙන ආයතනවලට දෙනු ලැබූ ප්‍රතිමූලෝපාදන ණයවල මුළු එකතුව රුපියල් දශලක්ෂ 41.9 කි. 1978 වර්ෂයේදී එය රුපියල් දශලක්ෂ 21.0 ක් විය.

භාණ්ඩාගාර බිල්පත්

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් වට්ටම් කිරීමේ අනුපාතිකය, ටෙන්ඩර් මගින් හෝ මහ බැංකුව විසින් හෝ එවැනි භාණ්ඩාගාර බිල්පත් මිලට ගන්නා අනුපාතිකයට සියයට 1/8 ක් ඉහළින් පැවතියි.

අනිවාර්ය ඉතිරි කිරීම

1971 අංක 6 දරන අනිවාර්ය ඉතිරි කිරීම් පනත සහ 1972 අංක 15 දරන ආදායම් සීමා කිරීමේ සහ අනිවාර්ය ඉතිරි කිරීමේ නීතිය ප්‍රකාර එකතු කරනු ලැබූ මුදල්වල භාරකරු හැටියට මහ බැංකුව දිගටම ක්‍රියා කළ අතර, ආණ්ඩුව වෙනුවෙන් අනිවාර්ය ඉතිරි කිරීම් අරමුදල පරිපාලනය කළේය. මෙම වර්ෂය තුළදී මුදල් ආපසු ලබා ගැනීම සඳහා ලැබුණු අයදුම්පත් 4,289 ට (පොළියද ඇතුළුව) රු. 1,02,13,720 ක් දායකයින් වෙත මහ බැංකුව විසින් ගෙවන ලදී.

ප්‍රාග්ධන දායක මුදල්

1979 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, එහි පොදු සංචිත ගිණුමෙන් ශ්‍රී ලංකා අපනයන සහ රක්ෂණ මණ්ඩලයේ ප්‍රාග්ධනයා සඳහා රු. 12,50,000 ක්ද, ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රාග්ධනය සඳහා රු. 2,50,00,000 ක්ද ගෙවන ලදී.

විදේශ ව්‍යවහාර මුදල් බැංකු ක්‍රමය

1979 මැයි මාසයේදී විදේශ ව්‍යවහාර මුදල් බැංකු ක්‍රමය ආරම්භ කරන ලදී. මෙම ක්‍රමය අනුව ශ්‍රී ලංකාවේ කටයුතු කරන වෙළෙඳ බැංකුවලට ඔවුන්ගේ දේශීය බැංකු ඒකකවලට, විදේශ ව්‍යවහාර මුදල් බැංකු ක්‍රමයක් වෙතම ක්‍රියාත්මක කිරීමට අවසර දෙන ලදී. මෙම ඒකකවලට කාලීන හා ඉල්ලුම් තෑන්පතු (වෙක්පත් මගින් මුදල් ආපසු ලබා ගන්නා ගිණුම් හෝ ඉතිරිකිරීමේ ගිණුම් මීට අයත් නැත.) භාර ගැනීමටත්, ඕනෑම අනේවාසිකයකු ගෙන් හෝ මහ කොළඹ ආර්ථික කොමිසමට අයත් ව්‍යවසායයකින් හෝ අනුමත කළ පුරවැසියකුගෙන් හෝ, ඕනෑම නිමිති විදේශීය ව්‍යවහාර මුදලකින්, අරමුදල් ණයට ගැනීමට සහ එවැනි පුද්ගලයින්ට ණය සහ අත්තිකාරම් දීමට අවසර දී ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් කෙරෙන අපනයන මත ලැබෙන මුදල්වලින් තෑන්පතු භාර ගැනීමට මෙම ඒකකවලට අවසර දී නැත. දැනට නිමිති ව්‍යවහාර මුදල් වශයෙන් ඇත්තේ එක්සත් ජනපද ඩොලරය, රන් පවුම, ප්‍රංශ ෆ්‍රැන්ක්ව, ජපන් යෙන්, නෙදර්ලන්ත ගිල්ඩරය, ස්විඩිෂ් ක්‍රෝනය, ස්විස් ෆ්‍රැන්ක්ව, ඩොයිෂ් මාර්කය, හොංකොං ඩොලරය සහ සිංගප්පූරු ඩොලරය යන මුදල් ය. 1979 නොවැම්බර් මාසයේදී මෙම විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකකවලට නිමිති විදේශ ව්‍යවහාර මුදල්වලින් ණයවර ලිපි ස්ථාපනය කිරීමට, ඇරඹීමට හෝ අණ කිරීමට, ඇපකර, වන්දි පුරණ හෝ එවැනි පොරොන්දු නිකුත් කිරීමට, බිල්පත් හා පිළි ගැනීම් වටාම කිරීමට බලය දෙන ලදී. එහෙත් මෙම ගණුදෙනුවලට සහභාගී විය හැක්කේ අනේවාසිකයින්ට සහ මහ කොළඹ ආර්ථික කොමිසමේ ව්‍යවසායයන්ට හෝ අනුමත කළ නේවාසිකයින්ට පමණි.

1979 වර්ෂයේදී ලංකා බැංකුව, සීමාසහිත බැන්ක් ඔෆ් ක්‍රෙඩිට් සහ කොමර්ස් ඉන්ටර්නැෂනල් (ඕවර්සීස්), සීමාසහිත ලංකා වාණිජ බැංකුව, සීමාසහිත ග්‍රීන්ඩිල්ස් බැංකුව, සීමාසහිත හැටන් නැෂනල් බැංකුව, හොංකොං ඇන්ඩ් ෂැන්හයි බැන්ක් කෝපරේෂන්, ඉන්ඩියන් ඕවර්සීස් බැංකුව, ඉන්දු-සුවස් බැංකුව, මහජන බැංකුව සහ ස්ටේට් බැන්ක් ඔෆ් ඉන්ඩියා යනු බැංකු විසින් කොළඹ නගරයෙහි විදේශ ව්‍යවහාර බැංකු ඒකක පිහිටුවන ලදී.

බැංකු කටයුතු සංවර්ධනය

විදේශ බැංකුවලට ශ්‍රී ලංකාවේ ශාඛා ආරම්භ කිරීම සඳහා ආරාධනය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විදේශයන්හි පිහිටි බැංකු කිහිපයකින් කොළඹ ශාඛා විවෘත කිරීම සඳහා අවසර පතා අයදුම්පත් කිහිපයක් ලැබුණි. මේවායින් බැංකු තුනක්ම 1979 දී ශාඛා ඇරඹූහ. බැන්ක් ඩී ලා ඉන්ඩො වයිනා එ ඩී සුවස් බැංකු ශාඛාව (ඉන්දු-සුවස්) මාර්තු 12 වැනි දින විවෘත කරන ලදී. සීමා බැන්ක් ඔෆ් ක්‍රෙඩිට් ඇන්ඩ් කොමර්ස් ඉන්ටර්නැෂනල් (ඕවර්සීස්) (බීසීසීඅයි) අප්‍රේල් 27 වැනි දින විවෘත කරන ලද අතර සිටි බැන්ක් එන්. ඒ. දෙසැම්බර් 5 වැනි දින විවෘත කරන ලදී.

ප්‍රධාන වාණිජ බැංකු දෙක වන ලංකා බැංකුව සහ මහජන බැංකුව වසර තුළදී පිළිවෙලින් ශාඛා 37 ක් සහ 26 ක් විවෘත කළහ. හැටන් නැෂනල් බැංකුව එක් ශාඛාවක් විවෘත කළේය. මේ අනුව 1979 වර්ෂය අවසාන වන විට දිවයිනේ කිබුණ බැංකු ශාඛාවල මුළු සංඛ්‍යාව 785 ක් විය. මීට කෘෂිකර්ම සේවා මධ්‍යස්ථානවල පිහිටි ලංකා බැංකු ශාඛා 362 ක් ඇතුළත් වන අතර, කවිවේරි ශාඛා 22 සහ ගෙවීම් කාර්යාල 10 ඇතුළත් නොවේ.

ව්‍යවහාර මුදල් නිකුත් කිරීම

1979 වර්ෂය අවසානයේ දී සංසරණයේ පැවති මුළු ව්‍යවහාර මුදල් ප්‍රමාණය රුපියල් දශ ලක්ෂ 4,321.1 ක් විය. මෙය ඉකුත් වර්ෂයේ සංසරණයේ පැවති ප්‍රමාණය වන රුපියල් දශලක්ෂ 3,508.6 ට වඩා රුපියල් දශලක්ෂ 812.5 ක් වැඩි වේ. සංසරණයෙහි පැවති මුදල් නෝට්ටුවල ප්‍රමාණය 1979 වර්ෂයේදී රුපියල් දශලක්ෂ 783.5 කින් වැඩි වූ අතර ඉකුත් වර්ෂයේ සංසරණයෙහි පැවති ප්‍රමාණය රුපියල් දශ ලක්ෂ 268.0 ක් විය. වැඩි වූ ප්‍රමාණයෙන් රුපියල් දශ ලක්ෂ 184.8 ක් සහ රුපියල් දශ ලක්ෂ 560.1 ක් පිළිවෙලින් රුපියල් 50 සහ රුපියල් 100 නෝට්ටුවලින් සංයුක්ත විය. 1979 දී කාසි සංසරණයෙහි සිදුවූ මුළු වැඩිවීම රුපියල් දශ ලක්ෂ 29.1 කි. මෙම වැඩිවීම නොයෙකුත් වටිනාකමින් යුත් සියළුම කාසි වලින් වැඩි වූ අතර ඉකුත් වර්ෂයේදී වැඩි වූ ප්‍රමාණය රුපියල් දශ ලක්ෂ 21.5 ක් විය.

1978 වර්ෂයේ දී මුදල් හා ක්‍රම සම්පාදන ඇමතිතුමාගේ එකඟත්වය ඇතිව ශ්‍රී ලංකාවේ වාණිජලතා හා වන සතුන්ගේ රූප ඇතුළත් කරමින් ශ්‍රී ලංකා ව්‍යවහාර මුදල් නෝට්ටුවල මෝස්තරය වෙනස් කිරීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. අළුත් මෝස්තර රැඳගත් නෝට්ටුවලින් පළමුවෙන්ම නිකුත් කරන ලද්දේ රුපියල් 2 සහ රුපියල් 5 වටිනාකමින් යුත් නෝට්ටුය. එකී නෝට්ටු පිළිවෙලින් 1979 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී නිකුත් කරණ ලදී.

1978 වර්ෂයේ අග භාගයේදී නිවුණු නිකල් පින්තල ශත 5 සහ ශත 10 කාසිවල උග්‍ර හිඟය, 1979 දී ඇලුමිනියම් ඇලෝයි ලෝහයෙන් තනන ලද එම වටිනාකමින්ම යුත් කාසි නිකුත් කිරීමෙන් මග හරින ලදී.

ශ්‍රී ලංකාවේ ඕනෑම ගණුදෙනුවක් කිරීම සඳහා නීතියෙන් වලංගු කාසි, අනිසි ලෙස පාවිච්චි කිරීම වැළැක්වීමේ අතිරේක ක්‍රියා මාර්ගයක් වශයෙන් එවැනි නීති ප්‍රකාර ගනු දෙනු කිරීමක් සම්බන්ධයෙන් හැර උණු කිරීම, කැබලිවලට කැපීම, සිදුරු කිරීම, අංග විකල කිරීම හෝ නීති ප්‍රකාර ගණුදෙනුවක් හැර වෙනත් දෙයකට පාවිච්චි කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් කරමින් 1979 මාර්තු මාසයේදී නීති ව්‍යවස්ථා සම්මත කරන ලදී.

බැංකු පරිපාලනය

1979 මුදල් නීති පනතේ 29 (1) වෙනි ඡේදය යටතේ බැංකු පරිපාලන දෙපාර්ත- මේන්තුව විසින් වාණිජ බැංකු නවයක (9) පරීක්ෂණ අවසන් කරන ලද අතර, 1978/79 පරීක්ෂණ කාලය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සෑම වාණිජ බැංකුවකම පරීක්ෂණ කටයුතු එමගින් අවසන් කරන ලදී.

1979 අංක 27 දරණ මූල්‍ය සමාගම් පාලන පනත නීතිගත කරන ලද අතර 1979.12.16 වැනි දින සිට එම පනතෙහි විධිවිධානයන් ක්‍රියාත්මක විය. පනත නීතිගත කිරීම හා සම්බන්ධ වැඩ කටයුතු හා පාලනය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මූලික විධි විධාන මෙම දෙපාර්තමේන්තුව විසින් යොදන ලදී.

විදේශ ව්‍යවහාර මුදල් බැංකු ක්‍රමය යටතේ වාණිජ බැංකු විසින් ස්ථාපනය කරන ලද විදේශ ව්‍යවහාර මුදල් බැංකු එකක මගින් කරනු ලබන ගණුදෙනු පිළිබඳව අධීක්ෂණ කටයුතුවලද මෙම දෙපාර්තමේන්තුව නිරත විය.

සංවර්ධන මුදල්

මෙම දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතුවල පථය හා ප්‍රමාණය 1979 වර්ෂයේ දී සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි විය. මීට විශේෂයෙන් හේතු වූයේ දිගු කාලීන හා මැදි කාලීන ණය අරමුදලින් කෙරෙන ණය දීමේ කටයුතු වැඩිවීම, 1978 අප්‍රේල් මාසයේදී ආරම්භ වූ සුළු පරිමාණයේ කාර්මික ව්‍යාපෘතිවලට ණය සහතික දීමේ ක්‍රමය යටතේ ණය දෙන ආයතන විසින් නොකඩවා වැඩි වැඩියෙන් ඇපකර ඉල්ලා සිටීම, අමාත්‍යාංශ අනුග්‍රහය යටතේ නානාවිධ සංවර්ධන යෝජනා ක්‍රම සකස් කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ කටයුතුවලට ක්‍රියාකාරී අන්දමින් සහභාගිවීම සහ ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් වලින් මුදල් යොදවනු ලබන ග්‍රාමීය ණය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ මූලික කටයුතු වලට සහභාගි වීමය.

මැදි හා දිගුකාලීන ණය අරමුදලින් ප්‍රතිමූලෝපන වශයෙන් 1979 දී රුපියල් දශ ලක්ෂ 41.9 ක් දෙන ලදී. 1978 දී දෙනු ලැබූ ප්‍රමාණය රුපියල් දශ ලක්ෂ 21.0 ක් විය. ප්‍රතිමූලෝපන සැපයීම, ඒවා දෙනු ලැබූ කාර්යයන් අනුව වර්ග කොට මෙහි පහත සංඛ්‍යා සටහනෙහි දක්වා ඇත.

2.5 වැනි සංඛ්‍යා සටහන

මැදි හා දිගුකාලීන ප්‍රතිමූලෝපන

රුපියල් දශ ලක්ෂ

කාර්යය	1977	1978	1979
කෘෂිකර්මය	නැත	නැත	2.0
ධීවර	1.8	6.2	5.5
භෝටල් ව්‍යාපෘති	2.9	7.4	2.0
කර්මාන්ත	5.1	6.7	24.7
වෙනත් දෑ	0.5	0.8	7.7
එකතුව	10.3	21.1	41.9

මෙම වර්ෂයේදී පහත සඳහන් ව්‍යාපෘති සඳහා රුපියල් දශ ලක්ෂ 239.3 ක් ප්‍රති මූලෝපන සැපයීම මහ බැංකුව විසින් සලකා බලන ලදී.

2.6 වැනි සංඛ්‍යා සටහන

සැලකිල්ලට භාජනව පැවති ප්‍රතිමූලෝපන යෝජනා 1979

ව්‍යාපෘතියේ නම	ප්‍රතිමූලෝපන ප්‍රමාණය (රුපියල් දශ ලක්ෂ)
1. සුළු ඉඩම් හිමියන් විසින් උඩවැඩියා මල් වගා කිරීම සඳහා වූ ණය ක්‍රමය	4.5
2. පොල් පෝර ණය ක්‍රමය	30.0
3. වාරිමාර්ග නවීකරණ ව්‍යාපෘතිය	7.7
4. ධීවර අංශයට බැංකු වෙනත් මුදල් ලබා දීමේ ක්‍රමය	32.0
5. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිරි පට්ටි සංවර්ධන ව්‍යාපෘතිය	10.0
6. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනාධිදා ග්‍රාමසංවර්ධන ව්‍යාපෘතිය යටතේ වන ගොවි පලවල් සඳහා යන්ත්‍රෝපකරණ ලබා ගැනීමට ණය දීමේ ක්‍රමය	40.0
7. සමන්තුරේ ජන්ද කොට්ඨාශයේ කිරි පට්ටි සංවර්ධන (නියාමක) ව්‍යාපෘතිය	0.1
8. මුරුක්වර මිල දී ගැනීම සඳහා මහවැලි ව්‍යාපෘති ප්‍රදේශයේ පදිංචිවෙන්නන්ට ආධාර දීමේ ණය ක්‍රමය	55.0
9. අබ්බාට්ටෝන් මුදල් ආධාර සපයන වයඹ පළාතේ වෙරළබඩ ධීවර සංවර්ධන ව්‍යාපෘතිය	60.0
එකතුව	239.3

සුළු කර්මාන්ත ණය සහතික ක්‍රමය

කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහභාගිත්වය ඇතිව මහජන බැංකුව, ලංකා බැංකුව සහ ලංකා සංවර්ධන මුදල් සංස්ථාව විසින් කුඩා කර්මාන්ත හිමියන්ට දෙනු ලබන ණය සම්බන්ධයෙන් කුඩා පරිමාණ කම්භාග්ත ව්‍යාපෘති සඳහා ණය සහතික දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම 1978 අප්‍රියෙල් මාසයේදී මහ බැංකුව විසින් අරඹන ලදී. මෙම ක්‍රමය යටතේ මුලින් දෙනු ලැබූ ණය මුදලින් 75% ක් හෝ ආපසු ගෙවා නොමැති මුදල හෝ යන දෙකෙන් අඩු මුදල සඳහා මහ බැංකුව සහතික වේ. 1979 වර්ෂයේදී මෙසේ සහතික වූ ණයවල ප්‍රමාණය රුපියල් දශ ලක්ෂ 15.9 ක් වූ අතර එය ව්‍යාපෘති 492 ක් සම්බන්ධයෙන් විය. අලෙවි ණය 14 ක් සම්බන්ධයෙන් මෙම වර්ෂයේදී රු. 1,67,862 ක මුදලක්ද සහතික කරන ලදී. 1978 වර්ෂයේදී ව්‍යාපෘති 79 ක් සම්බන්ධයෙන් රුපියල් දශ ලක්ෂ 1.9 ක්ද, අලෙවි ණය 7 ක් සම්බන්ධයෙන් රු. 1,04,256ක්ද සහතික කරන ලදී. ආධාර කරනු ලැබූ කර්මාන්ත වර්ග කොට, ණය ඇපවීම් සහ අලෙවි ණය මෙහි පහත දැක්වෙන සංඛ්‍යා සටහනෙහි සවිස්තරව දක්වා ඇත.

2.7 වැනි සංඛ්‍යා සටහන

සුළු කර්මාන්ත සහතික නිකුත් කිරීම

කර්මාන්තය	රුපියල්			
	ණය සංඛ්‍යාව		ප්‍රමාණය	
	1978	1979	1978	1979
1. වී කෙටීම ..	2	51	2,02,000	63,27,045
2. ලුහු ඉංජිනේරු කර්මාන්තය ..	15	101	3,79,065	37,06,997
3. ගඩොල් සහ අනිකුත් ගොඩනැගිලි ද්‍රව්‍ය ..	13	171	68,700	13,04,250
4. පිළියෙල කළ ඇඳුම්, බිතික්, හැන්ඩ්ලූම්, බුමුකුරුණු ආදිය ..	10	40	2,01,380	9,52,799
5. රබර් පදනම් නිෂ්පාදන ..	3	9	1,63,920	1,45,567
6. පාඨහත් සහ වෙනත් සම්භාණ්ඩ නිෂ්පාදන ..	2	7	16,500	2,16,150
7. හකුරු සහ උක් සිනි පදනම් කොටගත් නිෂ්පාදන ..	14	6	4,47,775	1,09,047
8. ගෘහ භාණ්ඩ සහ වෙනත් ද්‍රව නිෂ්පාදන ..	6	11	70,606	2,29,940
9. කෙඳි සහ කෙඳි පදනම් කොටගත් වෙනත් භාණ්ඩ නිෂ්පාදන ..	3	14	1,02,245	3,52,465
10. ලිපි ද්‍රව්‍ය සහ වෙනත් කඩදැසි නිෂ්පාදන ..	3	12	52,689	4,13,358
11. ආහාර සහ බීම වර්ග ..	1	8	7,000	2,82,850
12. එළවළු තෙල් ..	1	5	40,000	88,910
13. සායම් වර්ග පොලිෂ් සහ වාර්නිෂ් ආදිය ..	—	3	—	2,09,600
14. ඉවත් වීදුලි යන්ත්‍ර හා බයිසිකල් සඳහා අමතර කොටස් ..	5	13	1,33,180	8,16,792
15. සබන් සහ වෙනත් වත්සුණු අවශ්‍යතා ..	2	22	21,800	2,95,775
16. අත්කම් සහ ක්‍රීඩා භාණ්ඩ ..	—	16	—	1,84,830
17. සුරැවු හා සිසි ..	1	5	8,000	32,500
18. සිවර බෝට්ටු සහ මිනිදිය සිවර කර්මාන්ත ..	1	2	16,200	11,000
19. ස්වර්ණාභරණ සහ මැණික් ..	2	4	12,110	56,850
20. වෙනත් දෑ ..	2	6	67,240	3,85,917
එකතුව ..	86	506	20,10,410(අ)	1,61,22,642(ආ)

(අ) රු. 1,04,256 ක් වන අලෙවි ණය 7 ක් ඇතුළත්ය.
 (ආ) රු. 1,67,862 ක් වන අලෙවි ණය 14 ක් ඇතුළත්ය.

ආරම්භ කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව අතින් හා සහතික කරන ලද ණය ප්‍රමාණය අතින් බලන කල 1979 වර්ෂයේ ක්‍රියාවලිය දීර්ඝ ගත්වන සුළුය. 1979 වර්ෂය අවසානය වන විට රු. 1,20,967 ක අලාභයක් සඳහා හිමිකම් පෑම් 8 ක් ගැන දැනුම් දී තිබුණ අතර, එම හිමිකම් පෑම් දැනට පරීක්ෂණයට භාජන වී පවතී.

සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාණ්ඩුව ජාත්‍යන්තර සංවර්ධන සංගමය සමග එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 16 ක් ලබා ගැනීම සඳහා ණය ගිවිසුමක් අත්සන් කළාය. එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 12 ක් ශ්‍රී ලංකාවේ ඇති සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත ව්‍යාපෘතිවලට ප්‍රතිමූලෝපන පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකුවට ලබා දී ඇත. ඉතිරි එක්සත් ජනපද ඩොලර් හතළිස් ලක්ෂය, සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත සඳහා විශේෂඥ සේවා මධ්‍යස්ථාන පිහිටුවීම පිණිස කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට තාක්ෂණික ආධාර ලබා ගැනීම සඳහා දැරීමට සිදුවන වියදම් පිරිමසා ගැනීමටත්, ණය දෙන ආයතනවල නිලධාරීන් පුහුණු කිරීම සඳහා වියදම් දැරීම සඳහාත් යොදවා ගනු ලැබේ. ජාතික සංවර්ධන බැංකුව 1979 සැප්තැම්බර් මාසයේදී සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්‍රමය යටතේ ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රතිමූලෝපන ලබා ගත් ණය දෙන ආයතන විසින් දෙනු ලැබූ ණය වලින් 60% ක ප්‍රමාණයක් සහතික වීම මුදල් නීති පනතේ අංක 108 'අ' වගන්තිය යටතේ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලදී. සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත සහතික කිරීමේ ක්‍රමය 1979 ඔක්තෝබර් 1 වැනි දින ක්‍රියාත්මක විය.

ග්‍රාමීය ණය ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාවෙහි ස්ථාවර ග්‍රාමීය ණය ව්‍යුහයක් ස්ථාපනය කිරීමේ හැකියාවන් අධ්‍යයනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් එවන ලද ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආයෝජන මධ්‍යස්ථානයේ විශේෂඥ කණ්ඩායමක් මහ බැංකුවේ ග්‍රාමීය ණය දෙපාර්තමේන්තුවක් පිහිටුවීම නිර්දේශ කළේය. මෙම නිර්දේශය අනුව සහ ග්‍රාමීය අංශයේ පවත්නා ආර්ථික ප්‍රශ්න සියුම් ලෙස පරීක්ෂා කිරීම සලකා, 1979 ඔක්තෝබර් 22 වෙනි දින මුදල් මණ්ඩලය විසින් ග්‍රාමීය ණය සහ සංවර්ධන මුදල් දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. ග්‍රාමීය අංශයට ණය සැපයීම පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා යෝජිත ග්‍රාමීය ණය උපදේශක මංඩලයේ ලේකම් කාර්යාලය ලෙස මෙම නව දෙපාර්තමේන්තුව ක්‍රියා කරනු ඇත. එම මණ්ඩලයෙන් සම්පාදනය කෙරෙන ණය දීමේ ප්‍රතිපත්ති මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන මුළුමහත් මූල්‍ය සහ ණය ප්‍රතිපත්ති වලට සමාන වනු ඇත.

ඇසුරුම් ණය සඳහා සහතික ක්‍රමය

1979 පෙබරවාරි 8 වෙනි දින ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව විවෘත කිරීමත් සමගම මහ බැංකුවේ ඇසුරුම් ණය සහතික ක්‍රමය ක්‍රියාත්මක වීම නතර විය. මෙම ක්‍රමයට අයත් වත්කම් හා වගකීම් 1978 අංක 15 දරණ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථා පණතේ විධිවිධාන ප්‍රකාර එකී සංස්ථාවට පවරන ලදී.

රාජ්‍ය ණය

වර්ෂය තුළදී දළ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් 4,52,49,31,110 කින් වැඩි වූ අතර 1979 අවසානය වන විට රුපියල් 35,47,47,49,265 ක් විය. වටිනාකම අතින් දක්වන කළ දේශීය ණය ප්‍රමාණය වැඩි වීම රුපියල 326,65,73,111 ක් වූ අතර, විදේශීය ණය ප්‍රමාණයේ වැඩි වීම රුපියල් 125,83,57,999 ක් විය. 1979 අවසානය වනවිට රාජ්‍ය ණය ප්‍රමාණය සංයුක්ත වී තිබුණු ආකාරය පහත දක්වා ඇත.

2.8 වැනි සංඛ්‍යා සටහන

රාජ්‍ය ණයෙහි සංයුතිය

රුපියල්

ශීර්ෂය	ගෙවීමට හිඟව ඉතිරිව තිබූ ප්‍රමාණය		1979 තුළදී වූ වෙනස
	1978 දෙසැම්බර් 31 වැනි දිනට	1979 දෙසැම්බර් 31 වැනි දිනට	
1. දේශීය ණය ..	16,367,554,626	19,634,127,737	+ 3,266,573,111
1.1 දිගුකාලීන ණය ..	12,747,589,444	15,469,581,462	+ 2,721,992,018
(අ) රුපියල් ණය ..	12,049,061,600	14,929,061,600	+ 2,880,000,000
(ආ) පරිපාලන ණය ගැනීම ..	698,454,005	540,446,023	- 158,007,982
(ඇ) ජාතික සංවර්ධන පිලිපත් ..	73,839	73,839	0.නො.
1.2 කෙටිකාලීන ණය ..	3,619,965,182	4,164,546,275	+ 544,581,093
(අ) භාණ්ඩාගාරික බිල්පත් ..	2,635,000,000	3,000,000,000	+ 365,000,000
(ආ) බදු සංචිත සහතිකපත් ..	29,465,182	28,046,275	- 1,418,907
(ඇ) මහ බැංකු අත්තිකාරම ..	955,500,000	1,136,500,000	+ 181,000,000
2. විදේශීය ණය ..	14,582,263,529	15,840,621,528	+ 1,258,357,999
2.1 ව්‍යාපෘති ණය ..	4,833,051,153	5,569,534,723	+ 736,483,571
2.2 ද්‍රව්‍යාධාර ණය ..	8,969,926,870	8,900,894,901	- 69,031,969
2.3 වෙනත් ණය ..	779,285,506	1,370,191,904	+ 590,906,398
3. මුළු රාජ්‍ය ණය ..	30,949,818,155	35,474,749,265	+ 4,524,931,110

දේශීය ණය

(අ) රුපියල් ණය

1979 මුදල් වර්ෂය සඳහා වූ ආණ්ඩුවේ අයවැය වැඩසටහන අනුව දේශීය බැංකු නොවන ප්‍රභවයන්ගෙන් රුපියල් දශ ලක්ෂ 1,950 ක් ලබා ගැනීමට බලාපොරොත්තු විය. 1979 අගෝස්තු අවසානය වන විට මෙම මුදල ප්‍රමාණයම ලබාගෙන තිබූ අතර, ආණ්ඩුවේ මූල්‍ය අවශ්‍යතාවන් සහ වෙළඳ පළෙහි ආයෝජන කළහැකි අරමුදල් වෙළඳ පළෙහි තිබීම සැලකිල්ලට ගනිමින් 1979 සඳහා වූ ණය වැඩපිළිවෙල රුපියල් දශ ලක්ෂ 2 950 ක් දක්වා වැඩි කරන ලදී. වර්ෂය අවසානය වනවිට ප්‍රතිශෝධිත ණය වැඩපිළිවෙල සම්පූර්ණව තිබූ අතර, අයවැය ලේඛනයෙහි මුලින් කර තිබූ ඇස්තමේන්තුවට වඩා රුපියල් දශ ලක්ෂ 1,000 ක වැඩිවීමක් දක්නට තිබුණි.

ණයට දෙනු ලැබූ රුපියල් දශ ලක්ෂ 2,950 රුපියල් දශ ලක්ෂ 350 ක් වූ එක් ණයකින් සහ රුපියල් දශ ලක්ෂ 200 යේ ණය 13 කින් ලබා ගන්නා ලදී. මෙම ණය මුදල් ලබා ගන්නා ලද්දේ 1978 අංක 18 දරණ විසර්ජන නීතිය යටතේ ය. අවුරුදු 10 යේ සිට 12 දක්වා වූ කාලයකින් කල්පිරෙන මෙකී ණය සඳහා වර්ෂයකට සියයට 10 ක් වූ පොළී අනුපාතිකයක් නියම කර තිබුණි. මෙම රුපියල් ණය වලට ප්‍රධාන දායකයන් වූයේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඒකාබද්ධ ආයෝජන අරමුදල සහ සේවක අර්ථ සාධක අරමුදලය. 1979 වර්ෂයේදී ලබාගත් එක් එක් රුපියල් ණය මුදල් සඳහා දායක වූ ආකාරය දක්වන විස්තරයක් අංක 2.8 දරණ සංඛ්‍යා සටහනෙහි දක්වා ඇත.

අවුරුද්ද තුළදී කල් පිරුණු රුපියල් දශ ලක්ෂ 70 ක් වන රුපියල් ණය 3 ක් නිදන් අරමුදල් උපයෝගී කර ගනිමින් ආපසු ගෙවන ලදී. මෙම ණය මුදල්වල නිදන් අරමුදලෙහි රුපියල් 70 75,626 ක අතිරික්තයක් තිබුණු අතර එම මුදල ඒකාබද්ධ අරමුදලට බැර කැරිණ. රුපියල් ණය වෙනුවෙන් 1979 වර්ෂය තුළදී වැඩි වූ ශුද්ධ වැඩිවීම රුපියල් දශ ලක්ෂ 2,880 ක් විය.

රුපියල් ණය මුදල් බෙරුම් කිරීම සඳහා ස්ථාපිත නිදන් අරමුදල්වල වටිනාකම 1979 අවසන් වනවිට රුපියල් 3,96,28,96,061 ක් වූ අතර අවුරුද්ද මුලදී රුපියල් 75,88,03,192 ක වැඩිවීමක් එයින් පිළිබිඹු විය.

(ආ) පරිපාලන ණය ගැනීම

මහ බැංකුව මාර්ගයෙන් ආණ්ඩුවට ලබා දෙන ලද ණය 3 ක් රාජ්‍ය ණය යටතේ කෙරෙන පරිපාලන ණය ගැනීම යටතේ වර්ග කොට ඇත. මෙම ණයවල මුලු රුපියල් වැඩිවීම 1979 අවසානය වන විට රුපියල් 54,04,46,023 ක් විය.

(ඇ) ජාතික සංවර්ධන බැඳුමකර

1961 අංක 65 දරණ මුදල් පනතේ 19 (I) වගන්තිය යටතේ දේශීය ආදායම් කොමසාරිස් වරයා විසින් ජාතික සංවර්ධන පිලිගැනීමේ නිකුත් කරන අවුරුද්ද තුළදී ගනුදෙනු කිසිවක් සිදු නොකෙරුණ අතර වසර අවසානයේදී ගෙවීමට ඉතිරිව තිබුණු මුදල රුපියල් 73,839 ක් විය.

(ඈ) භාණ්ඩාගාර බිල්පත්

1976 නොවැම්බර් 26 වැනි දින ජාතික රාජ්‍ය සභාවේ සම්මත යෝජනාවක් පරිදි රුපියල් දශ ලක්ෂ 3,000 දක්වා වැඩි කෙරුණු ආණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත්වල අනුදත් සීමාව වසර තුළදී නොවෙනස්ව පැවතුණි. වසර තුළදී නිකුත් කරනු ලැබ 1979 වර්ෂය අවසානය වන විට ගෙවීමට ඉතිරිව තිබුණු ප්‍රමාණය රුපියල් දශ ලක්ෂ 3,000 ක් වූ අතර අවුරුද්ද තුළදී රුපියල් දශ ලක්ෂ 365 ක වැඩිවීමක් එයින් පිළිබිඹු විය. රුපියල් දශ ලක්ෂ 2,706.4ක භාණ්ඩාගාර බිල්පත් බැංකු අංශය සතු වූ අතර, මහ බැංකුව සතු වූ කොටස රුපියල් දශ ලක්ෂ 2,656.4 ක් විය. බැංකු නොවන අංශය සතු කොටස රුපියල් දශ ලක්ෂ 435.1 සිට රුපියල් දශ ලක්ෂ 193.6 දක්වා අඩු විය. භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවන ලද පොලී අනුපාතිකය අවුරුද්ද තුළදී කිසිදු වෙනස් වීමකට භාජනය නොවී වර්ෂයකට සියයට 9 ක්ව පැවතිණි.

(ඉ) බදු සංචිත සහතික පත්

බදු සංචිත සහතික පත් නිකුත් කිරීම සඳහා වූ අනුදත් සීමාව 1979 දී රුපියල් දශ ලක්ෂ 750 දක්වා වැඩි කරන ලද අතර, අවුරුද්ද තුළදී එකී සීමාව නොවෙනස්වම පැවතිණි. වර්ෂය අවසානය තෙක් නිකුත් කෙරුණු සහතිකවල වටිනාකම රුපියල් 73,75,38,600ක වූ අතර, රුපියල් 70,94,92,325 ක වටිනාකමින් යුත් සහතික මුදල් ගෙවීම සඳහා ආපසු භාර දෙනු ලැබූ අතර රුපියල් 2,80,46,275ක් ආපසු ගෙවීමට තිබුණි. 1978 අවසානයේදී තිබුණ මට්ටම හා සසඳන කළ අවුරුද්ද තුළදී රුපියල් 14,18,907 ක අඩුවීමක් පිළිබිඹු විය.

(ඊ) මහ බැංකු අත්තිකාරම්

මහ බැංකුව විසින් රජයට දෙනු ලබන තාවකාලික අත්තිකාරම් 1979 දී රුපියල් 18,10,00,000 කින් වැඩිවූ අතර, මෙම ණය වලින් අවුරුද්ද අවසානය වනවිට ගෙවීමට ඉතිරිව තිබූ මුදල රුපියල් 113,65,00,000 ක් විය.

විදේශ ණය

1979 අවසානයේදී ගෙවීමට ඉතිරිව තිබූ මුලු විදේශ ණය ප්‍රමාණය (පරිපාලන ණය ගැනීම මීට ඇතුළත් නොවේ.) රුපියල් 15,84,06,21,528 ක් වූ අතර, අවුරුද්ද තුළදී රුපියල් 1,25,83,57,999 ක වැඩි වීමක් වාර්තාගත විය. රුපියල් 556,95,34,723 ක ව්‍යාපෘති ණය රුපියල් 8,90,08,94,901 ක ද්‍රව්‍යාධාර ණය, රුපියල් 1,37,01,91,904 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ භාරකාර අරමුදල් ණය වලින් මුලු විදේශ ණය ප්‍රමාණය සමන්විත විය. 1979දී

විදේශ ණය යටතේ ගෙවූ ප්‍රමාණය රුපියල් 287,84,06,848 ක් වූ අතර ආපසු ගෙවූ මුදල රුපියල් 49,91,33,117 ක් විය. රාජ්‍ය ණය යටතේ සේවා කරනු ලැබූ විදේශ ණයෙන් විශාල ප්‍රමාණයක් විවිධ විදේශීය ව්‍යවහාර මුදල් වලින් දක්වන ලද අතර, එක් එක් මාසය අවසානයේදී ගෙවීමට ඉතිරිව තිබූ විදේශීය ව්‍යවහාර මුදල් ප්‍රමාණය විනිමය අනුපාතික යන්ති සිදුවන වෙනස්වීම්වලට අනුකූලව ප්‍රති ප්‍රමාණ කරන ලදී. 1979 දී කෙරුණු මෙවැනි ප්‍රතිශෝධන සියල්ලක්ම හේතුකොටගෙන වගකීම්වල ඇති වූ ශුද්ධය ලෙස විදේශීය ණය වගකීම් ප්‍රමාණය රුපියල් 51,33,40,417 කින් අඩු විය. ආපසු ගෙවීම්, කපා හැරීම් සහ අවලංගු කිරීම් ආදිය නිසා වසර තුළදී විදේශ ණය වගකීම් රුපියල් 80,44,11,321 කින් අඩු විය. ශ්‍රීතාත්‍ය ආණ්ඩුව විසින් ණය මුදල් 15 ක් කපා හැරීම නිසා අඩු වූ ප්‍රමාණය රුපියල් 79,20,80,382 කි.

1979 වර්ෂය තුළ දී විදේශීය ණය 25 ක් අත්සන් කෙරුණි. මෙයින් ණය 20 ක් සම්බන්ධයෙන් මුදල් ලබා ගැනීම වර්ෂය තුළදී සිදු නොවීය. මෙම ණය පිළිබඳ විස්තර 2.9 දරණ සංඛ්‍යා සටහනෙහි දක්වා ඇත.

2.9 වැනි සංඛ්‍යා සටහන

රාජ්‍ය ණය මත පොළීය ගෙවීම්¹

ණය වර්ගය		1978	1979
1.	දේශීය ණය ..	105,47,74,639	127,69,33,248
1.1	රුපියල් ණය ..	83,99,29,008	102,86,78,106
1.2	පරිපාලන ණය ගැනීම් ² ..	3,98,89,369	2,75,52,069
1.3	භාණ්ඩාගාර බිල්පත් ..	17,39,19,871	22,00,50,000
1.4	බදු සංචිත සහතික පත් ..	9,86,391	6,53,073
2.	විදේශීය ණය ..	28,50,31,967	35,66,80,312
එකතුව ..		133,97,56,606	163,36,13,560

1. කාවකාලික රුපියල් ණය සහ භාණ්ඩාගාරය විසින් සේවා කරන කෙටිකාලීන විදේශීය ණය මත පොළී ගෙවීම් මීට ඇතුළත් නොවේ.
2. ඒඑල් 556, කේඑස් ඩබ්ලිවු සහ ඉරාන ණය මුදල් මීට ඇතුළත්ය.

පොළී ගෙවීම්

1979 මුදල් වර්ෂය සඳහා 1979 දී රාජ්‍ය ණය සම්බන්ධයෙන් ගෙවූ පොළී ප්‍රමාණය රුපියල් 163,36,13,560 ක් වූ අතර 1978 දී ගෙවූ ප්‍රමාණයට වඩා රුපියල් 29,38,56,954 ක් වැඩි වූ බව පිළිබිඹු වේ.

අර්ධ රාජ්‍ය ආයතන මගින් ණය ගැනීම්

1979 තුළදී ජාතික නිවාස ණයකර අලුතෙන් නිකුත් නොකරන ලදී. නිකුත් කරනු ලැබ 1979 අවසානය වනවිට ඉතිරිව තිබූ ණයකර වල වටිනාකම රුපියල් 8,10,00,000 ක් විය. මෙකී ණයකර බේරීම සඳහා පිහිටුවන ලද නිදන් අරමුදලේ දළ වෙළඳ වටිනාකම රුපියල් 4,56,70,817 ක් විය. මෙයින් පිළිබිඹු වනුයේ අවුරුද්ද තුළදී රුපියල් 57,92,798 ක වැඩි වීමකි.

1979 වර්ෂය තුළදී නිකුත් කරන ලද රාජ්‍ය උකස් බැංකු සහ ආයෝජන බැංකු ණයකරවල වටිනාකම රුපියල් 1,50,00,000 ක් වූ අතර ආපසු ගෙවීම් කිසිවක් සිදු නොකෙරිණි. නිකුත් කරනු ලැබ 1979 අවසානය වනවිට ගෙවීමට ඉතිරිව තිබූ ණයකර වල වටිනාකම රුපියල් 4,72,50,000 ක් විය.

විනිමය පාලනය

රජයේ ප්‍රතිපත්තියට අනුකූලතාවය දක්වමින්, තවදුරටත් විනිමය පාලනය ලිහිල් කිරීමත්, ක්‍රියා පිලිවෙත් සරල කිරීමත්, නව කවත් කායඝයන් වාණිජ බැංකුවලට පැවරීමත්, සිදු කෙරිණි.

1. ගමන්

(i) සානුකම්පික හේතු මත යෙදෙන ගමන්:

ගමන් සඳහා තමන්ට හිමි මූලික විනිමය කොටස ප්‍රයෝජනයට ගෙන ඇති පුද්ගලයන්ට තමන්ගේ කිවටු දෙකින්ගේ ලෙඩ දුක් බැලීමට සහ වෙනත් වැදගත් පෞද්ගලික කරුණු සඳහා නැවතත් එතෙර යෑමට ඇවැසි නම්, එක්තරා උපරිමයක් දක්වා විනිමය ලබා දෙනු ලැබිය. එකී උපරිමය නම්:-

(අ) ඉන්දියානු කණ්ඩායමේ රටවල් — ඉන්දියානු රුපියල් 750

(ආ) අනෙකුත් රටවල් — පවුම් 200

(ii) සෞඛ්‍ය හේතු මත යෙදෙන ගමන්:

වෛද්‍ය ප්‍රතිකාර සඳහා එතෙර යන අයගේ ජීවන වියදම් සඳහා දුන් විනිමය ප්‍රමාණය මෙසේ වැඩි කරන ලදී.

(අ) ඉන්දියානු කණ්ඩායමේ රටවල් — වැඩිහිටියෙකුට පවුම් 130, වයස අවුරුදු 12 න් පහළ ළමයෙකුට පවුම් 65

(ආ) අනෙකුත් රටවල් — වැඩිහිටියෙකුට පවුම් 500, වයස අවුරුදු 12 න් පහළ ළමයෙකුට පවුම් 250

(iii) උපතින් ඉන්දියානුවන් වුවත්ගේ ගමන්:

ශ්‍රී ලංකාවෙන් නිත්‍ය වශයෙන්ම පිටත් වීමට පෙර ඉන්දියාවට ගොස් නැවත ඒමේ කෙටි ගමන් සඳහා තේරු - කොතලාවල සහ සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම් යටතට ගැනෙන උපතින් ඉන්දියානුවන් වූ වැඩිහිටියකට රුපියල් 50 ක්ද, වයස 12 න් පහළ ළමුනට රුපියල් 25 ක්ද විනිමය ප්‍රමාණයක් වාර්ෂිකව මුදු හරින ලදී.

(iv) පී ආකෘති පත්‍රයේ ක්‍රියා පිලිවෙත:

අන්තර්ජාතිකයන් එතෙර යෑමේදී ගමන් වෙන් කරවා ගැනීම පිණිස පී ආකෘති පත්‍රය ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය, විදේශ ව්‍යවහාර මුදලින් හෝ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල පවත්වා ගෙනයනු ලබන බාහිර රුපියල් ගිණුම් වලින් ගෙවන විට, අත්හැර දමන ලදී.

(v) ව්‍යවහාර මුදල් ප්‍රකාශ ආකෘති පත්‍රය අස්කර ගැනීම:

භාවිතයේ තුබූ විනිමය පාලන ඩී ආකෘති පත්‍රය 1979 මැයි මස 1 දින සිට අස්කර ගන්නා ලදී. ඒ වෙනුවට නව ප්‍රකාශ පත්‍රයක් ලංකා රේගුව මගින් එදිනම හඳුන්වා දෙන ලදී.

(vi) ව්‍යවහාර මුදල් නැවත මාරුකිරීම:

සංචාරකයන් වෙතැති වැය නොකොට ඉතිරි වූ රුපියල් විදේශීය ව්‍යවහාර මුදල්වලට මාරුකිරීම සඳහා පනවා ඇති සීමාව ඉවත්කර ගන්නා ලදී.

2. විගමන

එක් පුද්ගලයෙකු රුපියල් 15,000 දක්වා වටිනාකම් ඇති තම පෞද්ගලික බඩු බාහිරාදිය අපනයනය කිරීමේදී ගෙවිය යුතු මුහුදු ගාස්තුව ශ්‍රී ලංකාවේදී ගෙවීමට ඉඩ හරින ලදී.

3. අනේවාසික ආවෘත ගිණුම්:

- (i) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු සමග අනේවාසික ආවෘත ගිණුම් අරඹා ඇති එතෙර වෙසෙන්නා වූ ශ්‍රී ලාංකිකයන් හට රුපියල් 1,00,000 දක්වා මුදලක් ඔවුන්ගේ අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (එන්. ආර්. එෆ්. සී. ගිණුම්) වලට පැවරීමට අවසර දෙන ලදී. මෙසේ අවසර දෙන ලද්දේ එතෙර දී රු. 1,00,000 ලබා ගැනීමේ පහසුකම් ඊට පෙර ලබා නොමැති නම් පමණකි.
- (ii) අනේවාසික ආවෘත ගිණුම්වල ඇති මුදල් ඕනෑම දේශීය ව්‍යවසායයක ආයෝජනය කිරීමට අවසර දෙන ලදී. විදේශ ආයෝජන උපදේශක කමිටුවේ හෝ මහ කොළඹ ආර්ථික කොමිසමේ හෝ අනුමැතිය අදාළ පරිදි ලබා ගෙන ඇත්නම් ඉහත කී ආයෝජනයෙන් රුපියල් 1,00,000 දක්වා වටිනා මුදල් ප්‍රමාණයක් විදේශ ව්‍යවහාර මුදල් ආයෝජන වශයෙන් සලකනු ලැබේ.

4. අපනයන

බන්ධන රෙදිපිළි අපනයනයේදී ඉදිරිපත් කරන අයැදුම් පත් සමග කර්මාන්ත හා විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නිර්දේශයක් එවිය යුතු බවට නිවුණු නියමය අත්හිටුවන ලදී.

5. ආනයන

මහ කොළඹ ආර්ථික කොමිසම (ම. කො. ආ. කො.) මගින් අනුමත කරන ලද ආයෝජන සංවර්ධන කලාපයේ (ආ. ස. ක.) ව්‍යවසායයන්ට ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය භාණ්ඩ ආනයනයේ දී, 1977 අංක 1 දරණ විශේෂ ආනයන බලපත්‍රය යටතේ ණයවර ලිපි විවෘත කළ යුතු යයි නිවුණු අවශ්‍යතාවය අහෝසි කරන ලදී.

6. නැව් සහ ගුවන් යානා ගිණුම් ඒකාබද්ධ කිරීම:

එක් එක් ප්‍රධානියා නමින් වූ නාවික හා ගුවන් යානා බාහිර ගිණුම් අංක 1 සහ අංක 2 එක් එක් ප්‍රධානියාගේ නමින් එක් බාහිර ගිණුමකට ඒකාබද්ධ කරන ලදී.

7. වාණිජ බැංකු වෙත පැවරුම්

පහත සඳහන් දේ අනුමත කිරීමේ අවසරය වාණිජ බැංකු වෙත පවරන ලදී.

- (අ) ගමන් හා ජීවන වියදම් සඳහා අවශ්‍ය විනිමය, අමතර පංති ගාස්තු, උපාධි අපේක්ෂක සහ පශ්චාත් උපාධි අපේක්ෂක මට්ටමේ අධ්‍යාපනය කරන්නවුන්ට සහ වෘත්තීයමය සහ කාර්මික අධ්‍යාපනය හදාරන්නන්ට අවශ්‍ය විෂයය ග්‍රන්ථ සහ උපකරණ, ඇඳුම්, පැළඳුම් ආදිය වෙනුවෙන් විනිමය අනුමත කිරීම,
- (ආ) වෙළෙඳ දැන්වීම් ගාස්තු, සමාගම් සහ අනෙකුත් සංවිධානයන්ට ගෙවන දයක මුදල්, අපනයන සඳහා සමීක්ෂණ ගාස්තු ආදී විවිධ ප්‍රේෂණ,
- (ඇ) අනුමත කරන ලද ව්‍යවසායයන්හි නියුක්තව ඇති කාර්මික විශේෂඥයන් එතෙර ඇති තම යැපෙන්නන් සඳහා යවන නඩත්තු මුදල්,
- (ඈ) විදේශීය සංවිධාන වෙනුවෙන් සේවකයින් බඳවා ගන්නා දේශීය ලාංකික ඒජන්ත වරුන් විසින් පහත සඳහන් කරුණු සඳහා ආමුඛ ප්‍රේෂණ වලින් මුදල් යැවීම:-
 - (i) ඔවුන්ගේ ප්‍රධානියන් යටතේ සේවය කිරීමට තෝරාගත් පුද්ගලයන් වෙනුවෙන්,
 - (ii) ඒ සම්බන්ධයෙන් එතෙර ගමන්වල යෙදෙන තම සේවකයන් වෙනුවෙන්,

- (ඉ) ශ්‍රී ලංකා ආණ්ඩුවේ හෝ ශ්‍රී ලංකා ජනරජයේ පෞද්ගලික සංවිධානවල කොන්ත්‍රාත්කරු මත සේවය කරන්නාවූ පුද්ගලයන් සහ විදේශීය සමාගම් වෙනුවෙන් තේවාසික ජංගම ගිණුම් ඇරඹීම සහ පවත්වාගෙන යාම,
- (ඊ) විශ්‍රාම වැටුප් සම්බන්ධව බැර කිරීම, ආදායම් බදු ආපසු ගෙවීම්, ලාභ සහ ලාභාංශ සහ දේශීය ගෙවීම් සම්බන්ධයෙන් අතේවාසික ආවෘත්තීය ගිණුම් හර කිරීම,
- (උ) අතේවාසිකයන් සතු (පුද්ගල හා සමාගම්) ස්ථාවර තැන්පතු වශයෙන් තිබෙන ආවෘත්තීය අරමුදල් වෙනුවෙන් එකතු වන්නාවූ පොලී ප්‍රේෂණ,
- (ඌ) නාවික/ගුවන් යානා බාහිර ගිණුම් විවෘත කිරීම සහ පවත්වාගෙන යාම,
- (එ) ගමන් ගාස්තු සහ ගැල් කුලී ප්‍රේෂණ සඳහා බාහිර ගිණුම් පවත්වන අභ්‍යන්තර නැව් හා ගුවන් යානා ඒජන්තවරුන් ලබා ගන්නා ඉදිරි විදේශ විනිමය,
- (ඵ) රන්රන්, රිදී හෝ ප්ලැටිනම් හැර අළුත්වැඩියා කොට නැවත එවීම සඳහා අපනයනය කරන ද්‍රව්‍ය සහ ප්‍රදර්ශනය සහ විකිණීම සඳහා එතෙර අපනයනය කරන අයිතමයන්,
- (ඹ) විනිමය ගෙවීමේ ප්‍රශ්නයක් ඇති නොවන නැව් අමතර කොටස් සහ බඩුබාහිරාදිය නැවකින් නැවකට මාරු කිරීම,
- (ඹ) නැව්ගත කරන රට හා ගෙවීම් ලබන රට වෙනස් වන අවස්ථාවේදී ආනයන සම්බන්ධයෙන් ගෙවීම් කරන විට ණයවර ලිපි ඇරඹීම,
- (ක) දින 180 ක් ඉක්මවා නාවික කාලවර්ෂයේ දීර්ඝ කිරීම සහ ආනයන සම්බන්ධයෙන් දින 180 ක් ඉක්මවන නැව්ගත කිරීම් සඳහා ණයවර ලිපි ඇරඹීම.

8. ප්‍රධාන රේගු අයකැම් වෙත පැවරීම:

තම අභිමතය පරිදි පහත සඳහන් අපනයනයන්ට අවසර දීමේ බලය ප්‍රධාන රේගු අයකැම් වෙත පැවරේ:-

- (අ) එතෙර යන ලාංකිකයන් රුපියල් 30,000 කට අඩු වටිනාකමෙන් යුත් ස්වර්ණාභරණ ගෙන යෑමේ දී,
- (ආ) පෙර අනුමත නොකරන ලද මහණ මැෂින්, යතුරු ලියන, ගුවන් විදුලිය යන්ත්‍ර සහ පාපැදි යනාදී පෞද්ගලික බඩු බාහිරාදිය,
- (ඇ) පිටරට වෙසෙන්නවුන් සඳහා රැගෙන යන රුපියල් 1,000 වටිනා දේශීය නිෂ්පාදිත,
- (ඈ) එක් තොගයක් රුපියල් 1,000 දක්වා වටිනා සාම්පල් යැවීමට,
- (ඉ) අනෙක් වරාය සඳහා යොමු කෙරෙන නැවකින් නැවකට මාරු කරන භාණ්ඩ.

9. නැව් සහ ගුවන් යානා නියෝජිතයන් වෙත පැවරීම

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ පිළිවෙලට අනුයුක්ත පුද්ගලයන් වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමට විකට පත් නිකුත් කිරීමට නැව් සහ ගුවන් යානා නියෝජිතයන්ට බලය පවරන ලදී.

සේවක අර්ථසාධක අරමුදල

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ දයක මුදල් හා දඩ මුදල් වශයෙන් ගෙවන ලද සියලුම මුදල් හා අරමුදලේ මුදල් ආයෝජන කිරීමෙන් ලත් වෙනත් ආදායම් සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට ලැබුණු අතර, එකී මුදල් සම්බන්ධයෙන් පසුගිය 5 වැනි වගන්තිය ප්‍රකාර කළයුතු අනෙකුත් කාර්යයන් කරගෙන යන ලදී.

සංඛ්‍යා සටහන 2-10

සේවක අර්ථසාධක අරමුදල

ශීර්ෂය	1978	1979
1. පණත යටතට ගැනෙන ලියාපදිංචි සේව්‍යාගත(අ) ..	85,656	86,569
2. ලියාපදිංචි සාමාජික සංඛ්‍යාව ..	13,86,591	ල. නො.
3. ලැබුණු දයක මුදල් (රු.) (අ) ..	52,37,57,501	59,75,42,565
4. ආයෝජන (රු.) ..	64,19,64,728	78,10,57,583
5. ආයෝජන වලින් ලත් ආදායම (රු.) ..	20,61,27,224	26,88,30,708
6. ආපසු ගෙවීම් (රු.) ..	12,20,12,108	14,05,14,129
7. ආපසු ගෙවීම් සංඛ්‍යාව ..	42,526	43,066
8. පොළී අනුපාතිකය (%) ..	7.5	8.0(ඇ)
9. සාමාජිකයින්ගේ ශේෂ මත ගෙවූ පොලිය (රු.) ..	22,76,41,001	30,15,42,604

- (අ) මූලය: කම්කරු දෙපාර්තමේන්තුව.
- (ආ) අවිනිශ්චිත ගිණුමට බැර කළ දයක මුදල් ඇතුළත් නොවේ.
- (ඇ) 1979.12.31 වැනි දිනට තිබුණු සාමාජිකයින්ගේ ශේෂ වලට මෙම අනුපාතිකය අදාළ වේ.

දයක මුදල්

1979 වසර තුළ ලැබුණු දයක මුදල රුපියල් දශ ලක්ෂ 598 ක්වූ අතර, 1978 වසරේදී ලැබුණු මුදල රුපියල් දශ ලක්ෂ 524 කි. ඉකුත් වසරේදී ලැබුණු දයක මුදලට වඩා රුපියල් දශ ලක්ෂ 74 ක හෙවත් සියයට 14 ක වැඩිවීමක් මෙයින් පිළිබිඹු වේ.

සාමාජිකයන්ගේ ශේෂ මුදල්

1979 වසර අවසානය වන විට සාමාජිකයින්ගේ බැරට තිබුණු ශේෂය රුපියල් දශ ලක්ෂ 3,769 ක් වූ අතර, 1978 වර්ෂය අවසානයට පැවති ශේෂය රුපියල් දශලක්ෂ 734කින් හෙවත් සියයට 24 කින් වැඩි විය.

ආයෝජන

සමාලෝචනයට භාජිත වර්ෂය තුළදී අරමුදල විසින් රුපියල් දශ ලක්ෂ 781 ක් ආණ්ඩුවේ සුරැකුම්පත්වල ආයෝජනය කරන ලදී. 1978 වර්ෂයේදී පැවති ප්‍රමාණයට වඩා රුපියල් දශ ලක්ෂ 139 ක හෙවත් සියයට 22 ක වැඩි වීමක් මෙයින් පිළිබිඹු වේ.

ආයෝජන වලින් ලැබුණු ආදායම

අරමුදලේ ආයෝජන වලින් 1979 දී ලැබුණු ආදායම රුපියල් දශ ලක්ෂ 269 කි. 1978 ආදායම රුපියල් දශ ලක්ෂ 206 කි. ආදායමේ වැඩිවීම රුපියල් දශ ලක්ෂ 63 ක් හෙවත් සියයට 30 ක්වූ අතර, ඉකුත් වසරේ එකී වැඩිවීම රුපියල් දශලක්ෂ 46 ක් හෙවත් සියයට 29 කි. මෙබඳු වැඩි ආදායමක් ලැබුණේ අරමුදලට ලැබුණු විශාල දයක මුදල් ප්‍රමාණය හා ආයෝජන වලින් ලැබුණු ආදායම නැවත ආයෝජනය කිරීමෙනි.

ආපසු ගෙවීම

සාමාජිකයන්ට ප්‍රතිලාභ ආපසු ගෙවීම වශයෙන් 1979 දී ගෙවූ මුදු මුදල රුපියල් දශ ලක්ෂ 141 කි. 1978 ආපසු ගෙවූ මුදලට වඩා රුපියල් දශ ලක්ෂ 19 ක් ගෙවා ඇති බව මෙයින් පෙනේ. 1979 ආපසු ගෙවීම් සංඛ්‍යාව 43,066 ක් වූ අතර, 1978 දී එකී සංඛ්‍යාව 42,526 ක් විය.

සාමාජිකයන්ගේ ශේෂ මත ගෙවූ පොලිය

වර්ෂය අවසානයට ඇති සාමාජික ශේෂයන් සඳහා, අරමුදලේ මුදල් ආයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම් උපයෝගී කර ගෙන සේවක අර්ථසාධක අරමුදල විසින් පොලියක් ගෙවිය යුතුය. මෙසේ 1979 අවසානයට පැවති සාමාජික ශේෂ මුදල් සඳහා ගෙවිය යුතු පොලිය සියයට 7.5 සිට සියයට 8 දක්වා වැඩි කරන ලදී. මෙම ශේෂ මුදල් සඳහා ගෙවිය යුතු පොලිය රුපියල් දශ ලක්ෂ 302 ක් වූ අතර, 1978 දී ගෙවූ පොලිය රුපියල් දශ ලක්ෂ 228 කි. ඉකුත් වසරට වඩා වැඩි වීම රුපියල් දශ ලක්ෂ 74 කි. සාමාජිකයාගේ බැරට, මෙකී ශේෂවලට අයත් මුදල් අරමුදලට ලැබුණු මාසය ගැන තැකීමක් නොකොට, වර්ෂය අවසානයට තිබුණු ශේෂ මත මුදු අවුරුද්ද සඳහාම පොලිය ගෙවනු ලබන හෙයින් ක්‍රියාත්මක පොලී අනුපාතිකය නියම කැරුණු පොලී අනුපාතිකයට වඩා වැඩිය.

සංඛ්‍යාත

සංඛ්‍යාත දෙපාර්තමේන්තුව දත්ත රැස් කිරීමේ, විශ්ලේෂණය කිරීමේ හා ප්‍රකාශයට පත්කිරීමේ පුළුල් වැඩපිළිවෙල 1979 වර්ෂයේදී ද අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබිණ. 1978/79 වර්ෂය තුළදී පාරිභෝගික මුදල් සහ සමාජ ආර්ථික සමීක්ෂණයේ ක්ෂේත්‍ර කටයුතු නිමාවට පත් විය. දීප ව්‍යාප්ත දත්ත රැස් කිරීමේ වැඩ පිළිවෙල සහ ආනයන ලිහිල් කිරීමේ වැඩපිළිවෙල වීම සිල්ලට භාජනය කිරීම තවදුරටත් කරගෙන යන ලද අතර, වෙනත් ප්‍රකාශන කිපයක්ද දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරන ලදී.

පාරිභෝගික මුදල් සහ සමාජ ආර්ථික සමීක්ෂණය 1978-1979

මෙම සමීක්ෂණය ශ්‍රී ලංකා මහ බැංකුවේ පාරිභෝගික මුදල් සමීක්ෂණ මාලාවේ සිටි වැන්නයි. 1978 ඔක්තෝබර් මස 02 වැනි දින ආරම්භ කරන ලද මෙම සමීක්ෂණයේ ක්ෂේත්‍ර කටයුතු, පූර්ව සමීක්ෂණ මෙන් නොව, වර්ෂයක් ඇතුළත වට 4 කින් නිම කරන ලදී. එක් වටයකදී කුටුම්භ 2,000 බැගින් විමර්ෂණයට භාජනය කළ අතර, නියැදිය කුටුම්භ 8,000කින් සමන්විත විය. එම දත්ත සැකසීම දැනට කරගෙන යනු ලබන අතර, වාර්තාව 1980 වර්ෂය තුළදී ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වේ.

කාලානුරූප දත්තයන්හි අවශ්‍යතාවයන් අරමුණු කර ගනිමින්, සමීක්ෂණයේ පළමුවන වටයේදී ලබා ගත් තොරතුරු අනුව, සේවා නියුක්තිය, සේවා විසුක්තිය සහ ආදායම් ව්‍යාප්තිය පිළිබඳ තාවකාලික ඇස්තමේන්තු ලබා ගෙන ඇත. මේ පිළිබඳ විස්තර මෙම වාර්තාවේ පළමු වැනි කොටසෙහි දක්වේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය සංවර්ධන යෝජනා ක්‍රමයේ ආරම්භක සටහන් සමීක්ෂණය

මෙම සමීක්ෂණය පාරිභෝගික මුදල් හා සමාජ ආර්ථික සමීක්ෂණය හා සම්බන්ධ කරන ලදී. දිස්ත්‍රික්කය සඳහා දත්ත වෙන් වශයෙන් සකස් කෙරෙන අතර, ඒවා 1980 දී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

1977 ග්‍රාමීය ණයගැති භාවය හා කෘෂිකාර්මික ණය ආපසු ගෙවීම පිළිබඳ සමීක්ෂණය

මෙහි දත්ත සැකසීම කරනු ලැබ ඇති අතර, වාර්තාව 1980 දී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

1977 පොද්ගලික ආයෝජන සමීක්ෂණය

මෙහි දත්ත දැනට සකස් කරමින් පවතින අතර, වාර්තාව 1980 දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

දත්ත රැස්කිරීමේ දී ප ව්‍යාප්ත වැඩපිළිවෙල

1978 වර්ෂයේදී හඳුන්වා දෙන ලද දත්ත රැස් කිරීමේ ක්‍රමය 1979 වර්ෂයේදී ද ඉදිරියට ගෙන යන ලදී. පාරිභෝගික භාණ්ඩ 220 ක පමණ සිල්ලර මිල ගණන්; ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදනයන්ගේ නිෂ්පාදන මිල ගණන්; වී ගොවිතැන, කුඩා තේ, රබර් හා පොල් වතු වල සහ ඉදි කිරීමේ කර්මාන්තයේ වැටුප් පරිමාණයන්; වී, තේ, රබර් සහ පොල් වගාවන් සඳහා යෙදවුම් වල සිල්ලර මිල ගණන් පිළිබඳ දත්තයන් එක් රැස් කිරීම මෙම වැඩපිළිවෙලට අයත්ය. පාරිභෝගික භාණ්ඩ හා කෘෂිකාර්මික යෙදවුම් භාණ්ඩ හා ශ්‍රම සම්පත්වල සුලභතාවය පිළිබඳ තොරතුරු ද මේ මගින් එක් රැස් කරනු ලැබේ. මෙම දත්තයන් අඛණ්ඩ පදනමක් යටතේ දිවයිනේ තෝරා ගත් මධ්‍යස්ථාන 100 කින් එක් රැස් කර ගනු ලැබේ. (සමස්ත විස්තරයක් සඳහා 1978 වාර්ෂික වාර්තාවේ 96 වැනි පිටුව බලන්න). මෙම රැස් කර ගත් දත්තයන් “මිල සහ වැටුප් සංඛ්‍යාන” නමැති විවරණය මගින් පළ කරන ලදී.

ආනයන ලිහිල් කිරීමේ වැඩ සටහන මෙහෙයවීම

දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලැබූ ආනයන ලිහිල් කිරීමේ වැඩ සටහන මෙහෙයවීම තවදුරටත් පැවැත්විණ. විවෘත කරන ලද ණයවර ලිපි, ණයවර ලිපි සංශෝධනය හා ණයවර ලිපි මත ලැබුණු බිල්පත් ආදිය පිළිබඳ දත්තයන් මේ සඳහා උපයෝගී කරගන්නා ලදී. මෙම වර්ෂය තුළදී තොරතුරු රැස් කිරීම සඳහා යොදා ගනු ලබන ආකෘති පත්‍ර, සරල කිරීම සහ බිල්පත් අංක කිරීමේ නව ක්‍රමයක්ද අරඹන ලදී. පසුගිය වාර්ෂික වාර්තාවේ (96 වැනි පිටුවේ) සඳහන් කළ පරිදි දත්තයන් වගු ගත කර ඇත. අන්තර් පාරිභෝගික හා ආයෝජන භාණ්ඩ තවදුරටත් වර්ගීකරණය කරහඳුන්වා දෙන ලදී. සකස් කරන ලද දත්තයන් අදාළ අමාත්‍යාංශ කීපයකටම සැපයිණි.

පහත සඳහන් සංඛ්‍යාන ප්‍රකාශනයන් 1979 වර්ෂය තුළදී නිකුත් කරන ලදී.

- I. සමාජ ආර්ථික දත්ත පත්‍රිකාව—1979;
- II. ශ්‍රී ලංකා ආර්ථික හා සමාජ සංඛ්‍යාන—වෙළුම 1, අංක 1 හා 2.

පුහුණු කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ කායඞ් මණ්ඩලය පුහුණු කරලීම සම්බන්ධ වැඩ කටයුතු, එහි පුහුණු කිරීම් අංශය මගින් තව දුරටත් කරගෙන යන ලදී.

මෑත භාගයේ ශ්‍රී ලංකාවේ බැංකු ක්‍රමයේ ව්‍යාප්තියත් සමඟම බැංකු කරුවන් පුහුණු කිරීමේ පුළුල් වැඩ පිළිවෙළක අවශ්‍යතාවය මනාව දැනුණි. මෙකී අරමුණ පෙරදැරිව, බැංකු නිලධාරීන් සඳහා වෘණිජ බැංකුවල සහභාගීත්වය සහ අනුදැනුම ඇතිව, පහත සඳහන් වැඩ පිළිවෙළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලදී.

- (i) සුළු අංශයට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීම—පෙබරවාරි 14—18 දක්වා.
- (ii) සුළු සහ මධ්‍යම කර්මාන්ත ව්‍යාපෘති අගැයීම—මැයි—අගෝස්තු
- (iii) සුළු සහ මධ්‍යම කර්මාන්ත ව්‍යාපෘති අගැයීම—අගයකිරීමේ පාඨමාලාව
අගෝස්තු—සැප්තැම්බර්
- (iv) අපනයන මූල්‍යකරණය හා වර්ධනය - අගෝස්තු 13—24 දක්වා
- (v) විදේශ විනිමය ගැන සම්මන්ත්‍රණය—දෙසැම්බර් 4—7 දක්වා.

පුහුණු බැංකු නිලධාරීන් පිරිසකගේ සේවාව සහතික කරනු වස්, නිලධාරීන් පුහුණු කිරීමේ විද්‍යාලයක් පිහිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යෝජනා කරනු ලැබ ඇත.

කාර්ය මණ්ඩල පුවත්

අධිපති එච්. ඊ. තෙන්නකෝන් මහතා 1979 ජනවාරි 22 වැනි දින අභාවප්‍රාප්ත විය. පිලිපීනයේ මැතිලාහි පැවති සියැසන් අධිපතිවරුන්ගේ 14 වැනි සම්මේලනයට සහභාගි වී ආපසු එනවිට, සිංගප්පූරුවේදී එතුමා හදිසියේ අභාවප්‍රාප්ත විය.

1979 පෙබරවාරි 15 වැනි දින සිට නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. රාසපුත්‍රම් අධිපති ලෙස පත් කරන ලදී. ආචාර්ය රාසපුත්‍රම් අධිපති ධුරයට පත්කරන අවසානවේ දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වෛකල්පික විධායක අධ්‍යක්ෂවරයකුට සිටියේය.

1979 වර්ෂය තුළ දී අධිපති ආචාර්ය රාසපුත්‍රම් පහත සඳහන් සමුළුවලට සහභාගි විය.

- (අ) බංගලාදේශයෙහි ඩැකා නුවර පැවති ආසියානු නිෂ්කාශන සංගමයේ 7 වැනි වාර්ෂික සභා රැස්වීම. (මැයි 16 - 24)
- (ආ) එක්සත් රාජධානියේ ලන්ඩනයෙහි පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය අධිපති-වරුන්ගේ සාකච්ඡා සමුළුව හා
- (ඇ) ජර්මන් පෙඩරල් සමූහාණ්ඩුවේ කොලෝන්හි පැවැත්වුණු ආයෝජන සංවර්ධන සම්මන්ත්‍රණය. (ජූනි 5 - 20)
- (ඈ) සිංගප්පූරුවේ පැවැත්වුණු ආයෝජන සංවර්ධන සම්මන්ත්‍රණය. (සැප්තැම්බර් 3 - 4)
- (ඉ) ඇමෙරිකා එක්සත් ජනපදයෙහි නිව් යෝර්ක්හි පැවැත්වුණු ආයෝජන සංවර්ධන සම්මන්ත්‍රණය සහ ඉන්පසුව ඇ. එ. ජ. යේ වොෂිංටන් ඩී. සී. හි ජා. ප්‍ර. ස. බැ. හා ජා. මු. අ. සමග පැවැත්වුණු සාකච්ඡාව සහ අතුරු කාරක සභා සැසිවාරය හා යුගෝස්ලේවියාවේ බෙල්ග්‍රෙඩ්හි පැවැත්වුණු ජා. මු. අ. හා ජා. ප්‍ර. ස. බැ. පැවති වාර්ෂික සභා රැස්වීම. (සැප්තැම්බර් 8 - ඔක්තෝබර් 8)
- (ඊ) ඉන්දුනීසියාවේ ජාකර්තාවෙහි සියැන්සා අධිපතිවරුන්ගේ 13 වැනි සම්මේලනය, (නොවැම්බර් 26 - දෙසැම්බර් 3)

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඩබ්ලිව්. එම්. තිලකරත්න මුදල් මණ්ඩලයේ නිල සාමාජිකයා වශයෙන් තවදුරටත් කටයුතු කළේය.

භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් සී. පී. වන්මුගම් මහතා, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය තිලකරත්න දිවයිනෙන් බැහැරව සිටි කාලසීමාවේ දී මුදල් මණ්ඩලයේ නිල සාමාජිකයා වශයෙන් කටයුතු කළේය.

නියෝජ්‍ය අධිපති ආචාර්ය ශාමණි කොරයා එක්සත් ජාතීන්ගේ වෙළෙඳ සහ සංවර්ධන සමුළුවේ මහ ලේකම්වරයා වශයෙන් තවදුරටත් සේවයෙහි නිරත විය.

1979 ජනවාරි 14 - 22 දක්වා අධිපති තුමා එතෙර ගොස් සිටි කාලසීමාවේදී මුදල් නීති පනතේ 24 වැනි වගන්තිය යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ඊ. එරමුදුගොල්ල මහතා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කළේය.

1979 මැයි 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය අධිපති ආචාර්ය එච්. එන්. එස්. කරුණාතිලක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ලෙසට නිල නම කරන ලදී. මුදල් නීති පනතේ 24 වැනි වගන්තිය යටතේ අධිපති එතෙර ගොස් සිටි සමහර කාලසීමාවන් තුළදී ආචාර්ය කරුණාතිලක බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කළේය.

1979 මැයි 1 වැනි දින සිට අධිපතිගේ ජ්‍යෙෂ්ඨ සහකාර සහ මුදල් මණ්ඩලයේ ලේකම් කේ. කනගසබාපති මහතා නියෝජ්‍ය අධිපති ලෙස පත් කරන ලදී. අධිපති සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති එතෙර ගොස් සිටි කාලසීමාවන් තුළදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ලෙසට ඔහු නිල නම කරන ලද අතර ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය.

1979 ජූනි 24 වැනි දින සිට අධිපතිගේ සහකාර ජේ. ජී. පී. ජයසුන්දර මහතා, බැංකු සේවයෙන් විශ්‍රාම ගියේය.

1979 පෙබරවාරි 10 වැනි දින සිට ප්‍රධාන ගණකාධිකාරී ඒ. බණ්ඩාරත්නායක මහතා බැංකු සේවයෙන් විශ්‍රාම ගියේය.

උපදේශක ටී. වර්විතානන්දන් මහතා 1979 අප්‍රේල් 22 වැනි දින සිට බැංකු සේවයෙන් විශ්‍රාම ගියේය.

1979 අගෝස්තු 1 වැනි දින සිට ලේකම් ආචාර්ය ඒ. ජී. ඒ. ඩී. පෙරේරා බැංකු සේවයෙන් විශ්‍රාම ගියේය.

විනිමය පාලක ඒ. ආර්. ප්‍රනාන්දු මහතා 1979 දෙසැම්බර් 3 වැනි දින සිට බැංකු සේවයෙන් විශ්‍රාම ගියේය.

වැඩබලන කළමනාකාරීත්ව විගණන අධ්‍යක්ෂ ආර්. ඩී. කේ. ජේ. අර්ථනායක මහතා 1979 පෙබරවාරි 1 වැනි දින සිට බැංකු සේවයෙන් විශ්‍රාම ගියේය.

බැංකු සංවර්ධන උපදේශක සහ බැංකු පරිපාලන අධ්‍යක්ෂ ඩී. ඇල් කන්නන්ගර මහතා 1979 මැයි 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අධිපතිගේ සහකාර සහ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස පත් කරන ලදී.

රාජ්‍ය මැණික් සංස්ථාවට පුණ් කාලීනව මුද්‍ර හැර සිටි ටී. ජී. පුංචිඅප්පුහාමි මහතා, බැංකු සේවයට ආපසු පැමිණියේය. 1979 නොවැම්බර් 16 වැනි දින සිට උපදේශක වරයෙකු ලෙස පත් කැරුණු අතර, රාජ්‍ය මැණික් සංස්ථාවේ සභාපති ලෙසද අර්ධකාලීනව මුද්‍ර හරින ලදී.

ආයතන අධ්‍යක්ෂ ආර්. එම්. තෙන්නකෝන් මහතා, 1979 අගෝස්තු 1 වැනි දින සිට බැංකු සංවර්ධන හා පුහුණු කිරීමේ උපදේශක ලෙස පත් කරන ලදී.

නඩත්තු ඉංජිනේරු එම්.ඊ. ද ආබෲ මහතා, 1979 සැප්තැම්බර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි උපදේශක ඉංජිනේරු ලෙස පත් කරන ලදී.

ප්‍රධාන ගණකාධිකාරී ටී. එස්. සුබ්‍රමනියම් මහතා, 1979 දෙසැම්බර් 4 වැනි දින සිට සිය රාජකාරිවලට අමතරව විනිමය පාලක ලෙස පත් කරන ලදී.

රාජ්‍ය ණය අධිකාරී ආචාර්ය එස්. ටී. ජී. ප්‍රනාන්දු 1979 සැප්තැම්බර් 1 වැනි දින සිට සංවර්ධන මුදල් අධ්‍යක්ෂ ලෙස පත් කරන ලදී.

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයට පුණ් කාලීනව මුද්‍ර හැර සිටි සංවර්ධන මුදල් නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්. රාජලිංගම් මහතා, බැංකු සේවයට ආපසු පැමිණි අතර, 1979 සැප්තැම්බර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු වැඩබලන රාජ්‍ය ණය අධිකාරී ලෙස පත් කරන ලදී. කෙසේ වුවද, ඔහු මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයට අර්ධකාලීනව මුද්‍ර හරින ලදී.

අර්ධකාලීන වශයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයට මුද්‍ර හරින ලද ආර්ථික පර්යේෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්. ඊස්පරදසන් මහතා 1979 සැප්තැම්බර් 1 වැනි දින සිට වැඩබලන අතිරේක ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ලෙස පත්කරන ලද අතර මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයට අර්ධකාලීනව මුද්‍ර හරින ලදී.

වැඩ බලන අතිරේක ප්‍රධාන ගණකාධිකාරී යූ. ඒ. ද සිල්වා මහතා, 1979 මැයි 1 වැනි දින සිට වැඩබලන බැංකු පරිපාලන අධ්‍යක්ෂ ලෙස පත් කරන ලදී.

සේවක අර්ථසාධක අරමුදලේ නියෝජ්‍ය අධිකාරී එම්. එච්. සවුජා මහතා, 1979 අගෝස්තු 1 වැනි දින සිට වැඩබලන කළමනාකාරීත්ව විගණන අධ්‍යක්ෂ ලෙස පත් කරන ලදී.

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධිකාරී ඩී. කේ. ජයවර්ධන මහතා 1979 අගෝස්තු 1 වැනි දින සිට වැඩබලන ආයතන අධ්‍යක්ෂ ලෙස පත් කරන ලදී.

නියෝජ්‍ය ලේකම් පී. වත්තේගම මහතා, 1979 අගෝස්තු 1 වැනි දින සිට වැඩබලන ලේකම් ලෙස පත්කරන ලදී.

නියෝජ්‍ය ලේකම් එස්.පී.වික්‍රමරත්න මහතා, 1979 සැප්තැම්බර් 1 වැනි දින සිට වැඩබලන පරිශ්‍ර අධ්‍යක්ෂ ලෙස පත් කරන ලදී.

නියෝජ්‍ය ප්‍රධාන ගණකාධිකාරී ඒ. ටී. ඩබ්ලිව්. ජෙහෝරත්නම් මහතා, 1979 සැප්-තැම්බර් 1 වැනි දින සිට, වැඩබලන අතිරේක ප්‍රධාන ගණකාධිකාරී ලෙස පත් කරන ලදී.

ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකුවට පුණ්‍යකාලීනව මුද්‍ර හරින ලද සංවර්ධන මුදල් අධ්‍යක්ෂ ඩී. කේ. වික්‍රමසිංහ මහතා, 1979 පෙබරවාරි 21 වැනි දින සිට එහි සාමාන්‍යාධිකාරී ලෙස පත් කරන ලදී.

මූල්‍ය ආයතන පරිපාලක ලෙස පත්වීමක් භාර ගැනීම සඳහා ගැමිබියාවේ මහ බැංකු වට මුද්‍ර හරින ලද වැඩබලන අතිරේක ප්‍රධාන ගණකාධිකාරී එච්. ප්‍රේමරත්න මහතා 1979 සැප්තැම්බර් 17 වැනි දින ආපසු බැංකු සේවයට පැමිණියේය. 1979 දෙසැම්බර් 26 වැනි දින සිට ඔහු නැවත වරක් ගැමිබියා මහ බැංකුවට වර්ෂයක කාල සීමාවකට මුද්‍ර හරින ලදී.

නියෝජ්‍ය ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ, ආචාර්ය එල්. ඊ. එන්. ප්‍රනාන්දු මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයට අර්ධකාලීනව මුද්‍ර හැර තිබිණ.

නියෝජ්‍ය ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය පී. ඒ. එස්. දහනායක 1979 ජූනි 1 වැනි දින සිට ජාතික මිල කොමිසමෙහි ප්‍රධාන ලේකම් ලෙස වෙළඳ හා නාවික අමාත්‍යාංශයට අර්ධ කාලීනව මුද්‍ර හරින ලදී.

ඒ. එම්. පී. ඩී. ද සිල්වා, ඩී. ජේ. එම්. මීගොඩ සහ ඒ. ඒ. ආර්. දිසානායක යන මහත්වරු 1979 සැප්තැම්බර් 1 වැනි දින සිට ජාතික සංවර්ධන බැංකුවට පුර්ණකාලීනව මුද්‍ර හරින ලදහ.

ආචාර්ය ඒ. ඩබ්ලිව්. පී. වික්‍රමසිංහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සභාපති ලෙස 1979 ජනවාරි 11 වැනි දින සිට මුද්‍ර හරින ලදී.

කේ. ඒ. ධර්මසේන සහ සී. ඊ. ජයසූරිය යන මහත්වරු 1979 පෙබරවාරි 16 වැනි දින සිට ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවට පුර්ණකාලීනව මුද්‍ර හරින ලදහ.

සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ පහත නම් සඳහන් නිලධාරීන් පුර්ණකාලීන වශයෙන් මුද්‍ර හැර තිබිණ.

- (1) පී. එම්. හසන් මහතා — ආහාර හා සමුපකාර අමාත්‍යාංශයට ආහාර කොමසාරිස් ලෙස
- (2) ඒ. ඒ. ඩී. ජයවිත් මහතා — කර්මාන්ත අමාත්‍යාංශයට ටයර් සංස්ථාවේ සභාපති ලෙස
- (3) එම්. බී. දිසානායක මහතා — මහා භාණ්ඩාගාරයට
- (4) ඩබ්ලිව්. එල්. ද සිල්වා මහතා — ආහාර හා සමුපකාර අමාත්‍යාංශයට 'මාක්ලේපඩ්' සාමාන්‍යාධිකාරී ලෙස

ආචාර්ය ටී. ඩබ්. වයි. රණවීර එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ තවදුරටත් සේවාවේ නිරත විය.